



මුදලකොකු වගාච කඳනා ත්‍රී ලංකා යහත් කෘෂිකාර්මික ජිල්ලවෙත කංගුහය



සෞඛ්‍යරක්ෂිත ආහාර
නිරෝගීත දූටියක්

Safe Food Good Health



කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව
2023

මක්දෙකාත්කා වගාච සඳහා
ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික
පිළිවෙත් සංග්‍රහය

කෘෂිකරු දෙපාර්තමේන්තුව
2023

තාක්ෂණීක කමිටුව

ආචාර්ය ලක්මේන් ප්‍රියන්තා (අතිරේක අධ්‍යක්ෂ)
වම්පා මාගමගේ (අතිරේක අධ්‍යක්ෂ)
කේ.එම්.ඩී.බිලිටි.පි. නිශාන්ත (අතිරේක අධ්‍යක්ෂ)
චි.පී. කරුණානන්ද (ප්‍රධාන කෘෂි විද්‍යාඥ)
ආචාර්ය එච්.ආර්.යු.ටී. එරඛුපිටිය (නියෝජ්‍ය අධ්‍යක්ෂ)
කේ.එ්.චී.එස්.චි. කහද්වාරවි (නියෝජ්‍ය අධ්‍යක්ෂ)
ශ්‍රීකාන්ති රිඛිරා (සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ)
එන්. එල්. එ. එස්. නානායක්කාර (සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ)
එ්.එස්.එම්. රෝජාන් (සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ)
එම්.එල්.එම්. රිස්වාන් (සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ)
එස්. පී. ජේ. බණ්ඩාර (කෘෂිකර්ම උපදේශක)
එච්.කේ. ඩී. එම්. අයි. කරුණාරත්න (කෘෂිකර්ම උපදේශක)
සංඛ ඒකනායක (කෘෂිකර්ම උපදේශක)

රචනය හා සංස්කරණය

ආචාර්ය එච්.ආර්.යු.ටී. එරඛුපිටිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (SL-GAP සහතික කරණ)
අංශ ප්‍රධානී, SL-GAP සහතික කරණ අංශය,
ලිජ සහතික කිරීමේ සේවය

පරිගණක පිටු සැකසීම

පවති වෙළේගෙදර (සංවර්ධන නිලධාරී), SL-GAP සහතික කරණ අංශය

පිටකවරය සැලසුම් කිරීම, නිරමාණය හා මුද්‍රණය

UNIDO under the BESPA-FOOD Project,
with the assistance of the European Union

පටුන

	පිටු අංකය
1.0. යහපත් කාමි පිළිවෙත් (GAP) අනුව මණ්ඩේසාක්කා වගාව සිදුකිරීම සඳහා වූ ප්‍රමිතින්	3
1.1. අරමුණු	3
1.2. අරප දැක්වීම්	3
2.0. හැඳින්වීම	5
3.0. ශ්‍රී ලංකා යහපත් කාමි පිළිවෙත් (SL-GAP) අනුව වගාව සිදුකිරීම සඳහා වූ ප්‍රමිතින්	6
3.1. වගාව සඳහා ඉඩමක් තෝරා ගැනීම හා ඉඩම කළමනාකරණය	6
3.2. රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම හා නඩත්තුව	9
3.3. පොහොර හාවිතය	14
3.4. ජල සම්පාදනය	15
3.5. මණ්ඩේසාක්කා වගාවේ බෝග ආරක්ෂණ ක්‍රියා	15
3.6. අජ්වනු තෙලීම හා ගබඩා කිරීම	23
3.7. අයය එකතු කළ තිශ්පාදන සැකසීම	26
3.8. සේවක සෞඛ්‍ය හා සුහසාධනය	27
3.9. පාරිසරික ගැටළු අවම කිරීම	28
3.10. වාර්තා නඩත්තු කිරීම	28
4.0. SL-GAP සහතිකකරණය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර	30
අමුණුම්	
අමුණුම 01 - ගොවීපොල වාර්තා නඩත්තුව සඳහා ආදර්ශ ආකෘතිය	32
අමුණුම 02 - බිජ සහතික කිරීමේ සේවයේ ප්‍රාදේශීය කාර්යාල	44
අමුණුම 03 - මණ්ඩේසාක්කා වගාවේ දී SL-GAP සහතිකකරණය ලබාගැනීම සඳහා ස්වයං කෙශ්ටු පරීක්ෂණයක් සිදුකර ගැනීමට අදාළ පිරික්සුම් ලැයිස්තුව	46

1. යහපත් කාමි පිළිවෙත් (GAP) අනුව මක්දෙකුංක්කා වගාව සිදුකිරීම සඳහා වූ ප්‍රමිතින්

1.1 අරමුණු

යහපත් කාමි පිළිවෙත් වලට අනුකූල වන පරිදි මක්දෙකුංක්කා නිෂ්පාදනය කිරීමේ දී සහ පසු අස්වනු හැසිරවීමේදී අනුගමනය කළයුතු ප්‍රමිතින් හඳුන්වාදීමත්,

යහපත් කාමි පිළිවෙත් යටතේ සෞඛ්‍යරෝගීත හා ගුණාත්මක නිෂ්පාදන සකස් කිරීමේදී, වගාකරුවන්ට, නිෂ්පාදන හසුරුවන්නන්ට, ප්‍රහුණුකරුවන්ට සහ මෙම ශේෂ්වාය කෙරෙහි උනන්දුවක් දක්වන්නන්හට එම අදාළ ප්‍රමිතින් හා එහි වැදගත්කම පිළිබඳ අවබෝධයක් ලබා දී ඒ සඳහා මිවුන් උනන්දු කිරීමත් මෙහි ප්‍රධාන අරමුණු වේ.

1.2 අරථ දැක්වීම

■ යහපත් කාමිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices)

නිෂ්පාදනවල සෞඛ්‍යරෝගීත බව හා ගුණාත්මක බව කෙරෙහි ඇතිවන අන්තරායකාරී බලපැම අවම කරමින්, තිරසර පාරිසරික පැවැත්ම හා ගුම්කයින්ගේ සෞඛ්‍ය හා සුබසාධනය තහවුරු වන පරිදි යම් බෝගයක් නිෂ්පාදනය කිරීමේදී ගොවීපොල තුළදී සිදු කරනු ලබන රීට අදාළ වන සියලුම ක්‍රියාකාරකම් “යහපත් කාමිකාර්මික පිළිවෙත්/යහපත් කාමි පිළිවෙත්” ලෙස හඳුන්වයි.

■ රසායනික ද්‍රව්‍ය (Chemical Substances)

පොහොර, පැලිබෝධනාගක, හෝමෝන සහ වෙනත් පාංශ ආකෘති ආදි ඒකාකාරී රසායනික සංයුතියක් සහිත ද්‍රව්‍ය මෙලස හඳුන්වයි.

■ පැලිබෝධනාගක (Pesticides)

පැලිබෝධකයින්ගේ ගහණය පාලනය කිරීම සඳහා හාවතා කරනු ලබන රසායනිකයන් හෝ ජෙව්වීය සංයෝග පැලිබෝධනාගක වේ.

■ පැලිබෝධකයින් (Pests)

සලකනු ලබන බෝගයක, එහි අස්වැන්නට හා බෝගයට ආර්ථික හානි සිදු කරන කාමින්, ප්‍රාශ්ච වංශීන් සහ වෙනත් සතුන්, වල් පැලැටි හා දිලිර, බැක්ටීරියා, වෙටරස් හා පරපෝෂිතයින් අඟුල සියලුම රෝග කාරකයින් පැලිබෝධකයින් ලෙස හඳුන්වයි.

■ ආහාර උපදුව (Food Hazards)

ජාරිහෝමිකයා වෙත අහිතකර ප්‍රතිඵල ඇති කරවන ආහාර තුළ පවතින සෞඛ්‍ය, රසායනික හෝ ජෙව්ව කාරක ආහාර උපදුව ලෙස හඳුන්වයි.

■ අන්තරායකාරී ද්‍රව්‍ය (Hazardous Substances)

මිනිසාට, ගොවීපොල සතුන්ට, බෝගවලට හෝ පරිසරයට හානි කරන හොතික, ජෙව්වීය හෝ රසායනික ද්‍රව්‍ය හෝ අහිතකර සුදු පිළින් අන්තරායකාරී ද්‍රව්‍ය ලෙස හඳුන්වයි.

■ අනුරෙඛණය (Traceability)

ගොවිපළ නිෂ්පාදනයක නිෂ්පාදන ක්‍රියාවලියේ ආසන්න ඉතිහාසය, ආරම්භයේ සිට නිෂ්පාදන හැසිරවීම, නිෂ්පාදන සකස් කිරීම, වෙළඳපොලට ඉදිරිපත් කිරීම දක්වා වූ සියලුම ක්‍රියාවලින් පසු විපරම කිරීමට ඇති හැකියාව අනුරෙඛණයයි. මෙය ක්ෂේකික ප්‍රතිචාර කේතයකින් (QR- Quick Response Code) ඉදිරිපත් කෙරේ.

■ හොතික හා රසායනික දුෂ්ඨණය (Physical & Chemical Contamination)

අහිතකර දුව්‍ය හෝ සංයෝග මගින් හෝ වෙනත් ආගන්තුක දුව්‍ය හේතුවෙන් බෙශ්‍යාච්‍යාව, එහි නිෂ්පාදන වලට හෝ ඒ අවට පරිසරයට කරනු ලබන බලපෑමෙන්, නිෂ්පාදනයේ සෞඛ්‍යාරක්ෂිත බවට හෝ ගුණාත්මයට ඇතිවන අහිතකර බලපෑම දුෂ්ඨණය වීම ලෙස හඳුන්වයි.

2. හැඳින්වීම

ශ්‍රී ලංකාව කුල දේශීය අල බෝග වගාව මහා පරිමානයෙන් සිදු තොටුනාද මැත හාගයේදී මක්සේසුක්කා (*Manihot esculenta* (L.) Crantz) වගාව සඳහා උත්ත්සුව වැඩි වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ වගා කරන අල බෝග වර්ග අතරින් මක්සේසුක්කා විලට ප්‍රධාන ස්ථානයක් හිමිවේ. ආහාර බෝගයක් ලෙස වසර 5000කට එහා අතිතයකට හිමිකම් කියනු ලබන මක්සේසුක්කා බෝගය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ ලන්දේසි ආණ්ඩුකාර ග්‍රින් විජින් 1786 දී මොරිඡස (මුරුජී) දිවයින් වලින්ය.

දේශීයව වගා කරන අල බෝග අතරින් මක්සේසුක්කා වැඩි ආහාර ගක්තියක් ඇති අල වර්ගය වන අතර වැඩි රසිලොල්ලවින් හා විවිධ C ප්‍රමාණයක් ද අඩු ප්‍රෝටීන් හා බේටා කුරවින් ප්‍රමාණයක් ද තිබේ, පෙළුම්කීය සංයුතිය ගැන සැලකීමේදී වැදගත් වේ. ගක්ති ජනක ආහාරයක් ලෙස හා ඔඟධිය වට්නාකමක් ඇති මක්සේසුක්කා බෝගය මානව ආහාර, සතුව ආහාර හා ආහාර තොටුන කාර්මික නිෂ්පාදන සඳහා යොදා ගනී (ලදා: ඇලෙවුම් ද්‍රව්‍ය හා ලිභිසි ද්‍රව්‍ය සැකසීම්, කඩ්පාසි, රේඛිපිළි, රුපලාවනා ද්‍රව්‍ය හා ඔඟධ නිෂ්පාදනය සහ එතනේදී නිෂ්පාදනය).

මක්සේසුක්කා ගාකය ඉපුගෝටුවේ කුලයට අයත් මේටර 2-3 දක්වා වූ උසකට වැඩෙන, බහු වාර්ෂික කාෂ්ටිය පැලුරක්. මක්සේසුක්කා බෝගය සතුව ඇත්තේ අඩු සතන්වයකින් හා වැඩි ගැහුරකට (මේටර 2.5 ක පමණ) දිවෙන කේතු ආකාර මූල පද්ධතියකි. මෙම මූල් වල පිළිය ගබඩා කිරීමේ හැකියාවෙන් අප අල ලෙස හඳුන්වන මූලාකන්ද නිපදවන නිසා එවා ආර්ථිකව වැදගත් වේ.

මක්සේසුක්කා බෝග වගාව සඳහා මෙම යහපත් කාෂ්මි පිළිවෙන් සංග්‍රහය සකස් කිරීම තුළින් පාරිභෝගිකයාට උසස් ගුණාත්මයෙන් යුත් නැවුම්, සෞඛ්‍ය ආරක්ෂිත නිෂ්පාදනයක්

ලබාදීමට අවශ්‍ය ගොවිපළ කටයුතු සිදුකිරීමට අදාළ ප්‍රමිතින් හඳුන්වා දීම සිදුකෙරේ. මෙහිදී ප්‍රධාන වශයෙන් නිෂ්පාදනයේ පළිබේධනාගක අවශ්‍ය අවම කිරීම හා බැරලේහ හා හානිකර ක්‍රුෂි පිවින්ගෙන් සිදුවිය හැකි හානි වෙළට අදාළ අවධානම අවම කිරීම පිළිබඳ අවධානය යොමු කර ඇත. මිට අමතරව ගොවිපාල ගුම්කයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා සුබසාධනය, මතා පාරිභරික කළමණාකරණයක් තුළින් ගොවිපළ තිරසාර බව ආරක්ෂා කිරීම ඇදී කරුණු පිළිබඳව සැලකිමෙන්ව කටයුතු කිරීම පිළිබඳව අවධාරනය කර ඇත.



රුපය 1: යහපත් කාෂ්මි පිළිවෙන් වෙළට අනුකූලව වගාකළ මක්සේසුක්කා වගාවක්

මක්සේසුක්කා ගාකයේ

මුල්වල පිළිය ගබඩා කිරීමෙන් ඇතිවන මූලාකන්ද මක්සේසුක්කා අල ලෙස හඳුන්වනු ලබයි.

3. ශ්‍රී ලංකා යහපත් කෘෂි පිළිවෙත් (SL-GAP) අනුව මණ්ඩෝක්කා වගාව සිදුකිරීම සඳහා වූ ප්‍රමිතින්

SL-GAP ප්‍රමිතින් අනුව අවශ්‍යතාවයන් ප්‍රධාන අංශ හතරකි.

1. ආහාරයේ ආරක්ෂිතතාවය (Food Safety)
2. තීෂ්පාදනයේ ගුණාත්මය (Produce Quality)
3. පාරිසරික කළමනාකාරීත්වය (Environmental Management)
4. කමිකරුවන්ගේ සෞඛ්‍ය,
ආරක්ෂාව හා සුෂ්ඨාධනය
(Worker's Health, Safety &
Welfare)

ඉහත අවශ්‍යතාවයන්ට අනුව ඔබගේ
ගොවිපළ සකස් කිරීම සඳහා පහත සඳහන්
කරුණු පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම
වැදගත් වේ.

3.1 වගාව සඳහා ඉඩමක් තෝරා ගැනීම හා ඉඩම කළමනාකරණය

අ) ඉඩමක් තෝරා ගැනීම

වගාව සඳහා තෝරාගත් ඉඩම රසායනිකව
හා ජේජ්වෙයව දූෂණය වීමට ඇති ඉඩකඩ
පිළිබඳව සෞඛ්‍ය බැලීම සඳහා එම ඉඩම
අතිනයේ දී හාවතා කළේ කුමන කටයුතු
සඳහා ද යන්න විමසා බැලීම වැදගත් වේ.
එසේම අදාළ ඉඩම අවට ඇති අනෙක් ඉඩම
වල සිදුකරන කටයුතු පිළිබඳව ද පරික්ෂා
කිරීම අවශ්‍ය වේ.

මෙහිදී දූෂණය වීමේ අවදානමක් හඳුනා
ගතහාත් වගාව ආරම්භයට පෙර ඒ සඳහා
පිළියම් යෙදීම වැදගත් වේ. (මේ පිළිබඳ
අදාළ තොරතුරු සටහන්කර තබා ගැනීම
කළ හැකිය)

සංචරිත කටයුතු සඳහා පුරවන ලද ඉඩම්
මෙන්ම විෂ අපද්‍රව්‍ය, කැනීම් කටයුතු වලදී
ඉවත් කළ අපද්‍රව්‍ය, බණිජ අපද්‍රව්‍ය, ආරෝග්‍ය
ෂයාලා අපද්‍රව්‍ය, පිළිස්සු ද්‍රව්‍ය සහ කාර්මික
අපද්‍රව්‍ය බැහැර කළ ඉඩම් වගාකිරීම සඳහා
සුදුසු නොවේ.



රුපය 2: සුදුසු ඉඩමක වගාකළ මණ්ඩෝක්කා වගාවක්

ආ) වගා ඉඩම කළමනාකරණය

1) අවධානම කළමනාකරණය

බෝග තීෂ්පාදනයට යොදා ගැනීමට යොළින
භූමිය අවට ඇති ඉඩම්, සත්ත්ව පාලනයට
හෝ පොහොර ගබඩා කිරීමට හාවතා කිරීම,
අධික ලෙස කෘෂි රසායන හාවතා කිරීම
හා එම ඉඩම වලින් ගලා එන ජලය මගින්
තීෂ්පාදන භූමිය දූෂණය වීම වැනි හෙතු
තිසා වගා කරන බෝග ආහාරයට ගැනීමෙන්
මිනිසාගේ සෞඛ්‍යයට අවදානමක් ඇතිවීමේ
හැකියාවක් පවතී. එවැනි අවදානමක්
නිරික්ෂණය කළහාන් එම ඉඩම වගා කිරීම
සඳහා හාවතියට තොගැනීම හෝ විය හැකි
හානි වැශික්වීමට හෝ අවම කර ගැනීමට
සුදුසු ක්‍රියාමාර්ග ගැනීමෙන් පසු පමණක්
යොදාගැනීම කළහැකිය.

2) පස හා දේශගුණීක අවශ්‍යතා සැපයීම

- මක්ෂේදාක්කා සඳහා පසේ හොඳ ජලවහනයක් සහිත ගැහුරු සැහැල්ල කාබනික ඉව්‍ය සහිත පසක් තීම වඩාත් සුදුසුය. තද මැටි සහිත ඉඩම් හා ගල් සහිත, ජලවහනය දුර්වල ඉඩම් මෙන්ම ආන්තික ඉඩම් සුදුසු පරිදි සංවර්ධනය කර වගාවට යොදාගැනීම කළ හැකිය.
- කාබනික පොහොර හෙක්ටයාරට ටොන් 10 ක් පමණ යොදීම මිනින් දුර්වල පසක් නම් දියුණු කර වගාව සඳහා සකසා ගැනීමට හැකිය.
- අනිතයේ තෙත් කළාපීය බෝගයක් ලෙස හදුනාගෙන ඇතිත් මේ වන විට ලංකාව පුරාම ව්‍යාපිත වී ඇත. මූහුදු මට්ටමේ සිට මිටර් 1500 දක්වා පුද්ග සුදුසු වේ. හොඳින් තිරු එළිය ලැබෙන භුමියක් විය යුතු අතර මක්ෂේදාක්කා වගා කිරීම සඳහා 60% ට වඩා වැඩි ඉතා අධික බැවුම් සහිත ඉඩම් හාවතා කිරීම සුදුසු නොවේ.
- වගා ක්ෂේත්‍රයේ/ භුමියේ පස ආරක්ෂා කර ගැනීම සඳහා සුදුසු ත්‍රිය මාර්ග ගැනීම ගොවිපලේ තිරසාර පැවැත්ම සඳහා ඉතාමත් වැදගත් වේ. බැවුම් සහිත භුමියක් නම් හෝ පස සෝදා යාමේ ප්‍රවත්තාවයක් පවතින ස්ථානවල පාරු බාධනය වැළැක්වීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුය.
- මක්ෂේදාක්කා වගාව ආරම්භයට පෙර යොශ්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා වගා භුමියේ ඇති පස හා ජල ප්‍රහවයන් බැර ලෙස්හ, පළිබෝධනාකක අවශ්‍ය හා හානිකර සුදුදු ජීවීන් සඳහා පරීක්ෂා කළ හැකිනම් එය නිෂ්පාදනයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට වැදගත්වනු ඇත.

- යම් ඉඩමක් වගාකිරීම මගින් සැලකිය යුතු පාරිසරික හානියක් පිළිබඳ අවධානමක් නිරීක්ෂණය කළහොත් එම ඉඩම වගා කිරීම සඳහා සුදුසු නොවන අතර සිදු විය හැකි හානි වැළැක්වීමට හෝ අවම කර ගැනීමට සුදුසු ත්‍රියමාර්ග ගැනීමෙන් පසු පමණක් හාවිතයට ගත හැකිය.

- තේරාගත් ඉඩමේ, මක්ෂේදාක්කා වගාව සඳහා ඉතාමත්ම සුදුසු කොටස/සේෂ්‍රුය හදුනා ගෙන එහි වගා කිරීම සිදුකළ යුතු අතර ගොවිපලේ අනෙකුත් ඉඩම් කොටස් ගොඩනැගිලි, ගබඩා, කොමිෂේප්ස්ට් සකස් කරන ස්ථාන ආදිය පිහිටුවීමට හාවතා කිරීම සුදුසු වේ.

3) වගා භුමිය සඳහා සිතියමක් සකස් කිරීම

වගා භුමියේ ප්‍රධාන කොටස් පෙන්වීම සඳහා පිහිටීමේ දළ සිතියමක් පිළියෙළ කිරීම වැදගත් වේ. බෝග නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ඉඩම් කොටස්/සේෂ්‍රු (අංක හා වපසරිය සමඟ), පොහොර හා රසායනික ඉව්‍ය ගබඩා කරන පුද්ග, යන්ත්‍රේපකරණ පිරිසිදු කරන පුද්ග, කොමිෂේප්ස්ට් සකස් කරන පුද්ග, ජල ප්‍රහවයන්, ජල සම්පාදන පද්ධති, ජලාපහන පද්ධති, ගොඩනැගිලි, පාරවල් ආදි ප්‍රධාන අංග එහි ලකුණු කර දැක්වීම කළ හැකිය.



රුපය 3: වගා භුමියේ ප්‍රධාන කොටස් පෙන්වීම සඳහා සකස් කළ සිතියමක්

4) ගොවිපල ව්‍යුහ (Farm structures)

කළමනාකරණය

මායිම් වැට



ගොවිපල/වග භූමිය වටා ආරක්ෂිත වැටක් තිබේම වැදගත් වන අතර එය පිව හෝ අපිව වැටක් විය හැක.

තාවකාලික ගබඩා ස්ථානය



මස්ද්‍යෙකුක්කා නිෂ්පාදන ඇසිරීම සිදු කරන හා තාවකාලිකව ගබඩාකර තබන ස්ථාන ඉතා පිරිසිදුව පිළිවෙළකට තබාගැනීම හා සතුන් ඇතුළු තොවන පරිදි ආරක්ෂාකාරීව සකස් කිරීම වැදගත් වේ.

පළිබේද නාභක හා පොශාර ගබඩා




ගොවිපලේ හාවතය සඳහා යොදාගන්නා කෙළි රසායන ද්‍රව්‍ය ඒවායේ ගණන්මයට හානි තොවන සේ නියමිත පරිදි ගබඩාකර තැබේම වැදගත්වේ.

ඡල සම්පාදන පද්ධති

ඡල සම්පාදනය සඳහා යොදාගන්නා විවිධ ඡල සම්පාදන පද්ධති (උදා: අලි වේලි, බට පද්ධති, ක්ෂේද ඡල සම්පාදන පද්ධති ආදී) පිරිසිදු හා කාර්යක්ෂම ඡලය බෙදා හැරීමක් සඳහා ඉතා පිරිසිදුව පවත්වා ගනිමින් හොඳින් නඩත්තු කිරීම.

ගොවිපල යන්ත්‍රෝපකරණ



ත්‍යා කරවන්නන්හට සිදු විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා නිරන්තරයෙන් ගොවිපල වාහන, යන්ත්‍රෝපකරණ, ආයුධ හා ස්පේෂ්‍ය යන්තු ආදිය ආරක්ෂා සහිතව හාවතා කළ හැකි තත්ත්වයෙන් තබා ගැනීම, හොඳින් නඩත්තු කිරීම හා ඒ පිළිබඳව නිරන්තරයෙන් සුපරික්ෂාකාරී වීම වැදගත් වේ.

වග ආරක්ෂණ දුල්, විදුලි වැටවල්, අධි ධිවනි ක්‍රම, අමු හා උගුල් යොදාගැනීම වැනි පළිබේද පාලනය සඳහා යොදාගෙන ඇති උපාංග නිසි ලෙස නඩත්තු කිරීම වැදගත් වේ.

ගොවීපල කළමනාකරණය කිරීමේදී කටයුරටත් සැලකිලිමත් විය යුතු කරුණු -

- බෝග අපද්‍රව්‍ය හා කැලී කසල, බෝග තිෂ්පාදන ප්‍රදේශ වලින් ඉවත්කර සෙශ්තුය පිරිසිදුව තබා ගැනීම.
- මක්දෙකුක්කා තිෂ්පාදනය සිදු කරන ප්‍රදේශ, අස්වනු තේරීම හා ආසිරීම කරන ස්ථාන වලට ගාහාදුන සතුන් හා ගොවීපල සතුන් ඇතුළේම වැළැක්වීමට කටයුතු කිරීම.

3.2) රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම හා වග නඩත්තුව

අ) ගුණාත්මයෙන් යුත් රෝපණ ද්‍රව්‍ය තෝරාගැනීම

• මක්දෙකුක්කා වගවක් ජ්‍යෙෂ්ඨ කිරීමේදී, අස්වන්නේන් ගුණාත්මය, වෙළඳපල පිළිගැනීම, රෝග පළිබේද හා අභින්තකර තත්ත්වයන්ට ඔරෝස්තු දීමේ හැකියාව, දේශගුණික අනුවර්තනය විම් අනු කරුණු ගැන සලකා සුදුසු ප්‍රහේද තෝරා ගැනීම හා ගුණාත්මයෙන් යුත් රෝපණ ද්‍රව්‍ය තෝරා ගැනීම වැදගත් වේ.

- රෝපණ ද්‍රව්‍ය ලබා ගත් ස්ථානය, දිනය හා ප්‍රමාණය ගැන වාර්තාකර තබා ගැනීම වැදගත් වේ.
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් තිරදේශ කර ඇති මක්දෙකුක්කා ප්‍රහේද වගුව 1 හි දක්වා ඇත.

අපනයනය සඳහා සුදුසු ප්‍රහේද

මක්දෙකුක්කා සඳහා මේ වන විට මැදපෙරදිග හා යුරෝපීය රටවල් මගින් ඉහළ අපනයන ඉල්ලුමක් පවතී.

MU 51 වර්ගයේ අලයට දිගු ගෙලක් තිබේ හා අල මදය සුදු පැහැවීම යන අලයේ රුපාකාරයන් අපනයන ප්‍රමිතීන් සපුරාලන බැවින් අපනයනය සඳහා දැනට ශ්‍රී ලංකාව තුළ වග වන ප්‍රධාන වර්ගය වේ.

වගුව 1 - කාෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිරද්ධකර ඇති මක්දෙකුක්කා ප්‍රහේද

ප්‍රහේදාත්මක ලක්ෂණ				
	MU 51	CARI 555	කිරී කවචී	
පරිනත වීමේ වයස (මාස)	9-12	9-12	6-12	
අපේක්ෂිත අස්වැන්න (හෙක්ටයාරයට ටොන්)	35-40	35-40	22-75	
පැලැටි සැලැජ්ම	සූප්‍ර	සූප්‍ර	පදුරු	
පිටත - ඇතුළත පොත්තේ පැහැය	දුමුරු - දම් පැහැ රෝස	දුමුරු-ලා රෝස	සුදු - කිලිටි සුදු	
මදයේ පැහැය	සුදු	සුදු	සුදු	
අලයේ "ගෙල" කොටසක් තිබේම	අැත	අැත	නැත	
පිසීමේ ගුණය	ඉහළය	ඉහළය	ඉහළය	
අපනයන විභවය	අැත	අැත	තොමැත	
				

ප්‍රහේදය

	සුරතිමල	ස්වර්ණ	ගානී	HORDI MU 1	HORDI රතු
	9-12	9-12	9-12	9-12	5-9
	35-40	20-25	35-40	40-45	40-45
	සාපු	සාපු	සාපු	සාපු	පදුරු
	දුමුරු- රෝසි	දුමුරු- කහ	දුමුරු-තද රෝසි	දුමුරු- ලා රෝසි	දුමුරු- ලා රෝසි
	සුඩු	ලා කහ	සුඩු	සුඩු	සුඩු
	අැති	අැති	අැති	අැති	අැති
	ඉහළය	ඉහළය	ඉහළය	ඉහළය	ඉහළය
	අැති	නොමැක	අැති	අැති	අැති
					

ආ) රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය

දඩු කැබලි මගින් මස්ක්සේසූක්කා වගාව පිහිටුවා ගත හැක. ඒ සඳහා ගුණාත්මයෙන් උසස් සුදුසු ප්‍රහේද තෝරා ගත යුතුය. ඉක්මන් පරිණීය සහිත, හොඳ අස්වැන්නක් ලබාදෙන හා ප්‍රධාන රෝග පලිබෝධ සඳහා ඔරෝත්තු දෙන ප්‍රහේද තෝරා ගැනීම වැදගත් වේ. රෝපණ ද්‍රව්‍ය ලෙස අනිවාර්යයෙන්ම හාවිතා කරනුයේ අඩුම වශයෙන් මාස 8 ක් වත් මේරේ දඩුය.

අස්වනු ගැලවීම හා සිවුවීම එකවිට සිදු තොවන විට නීසි ලෙස ගබඩාකාට තබා ඇති (උපරිම ලෙස මාස 6 කට අඩු කාලයක් ගබඩා කාට ඇති) දඩු හාවිතා කළ හැකිය. නමුත් කාලයන් සමඟ ප්‍රරෝගන ගක්තිය අඩුවන බැවින් හැකි පමණ අපුත් දඩු හාවිතා කිරීම වැදගත් වේ.

ගුණාත්මක රෝපණ ද්‍රව්‍ය
 හාවිතයෙන් ගුණාත්මක වැඩි
 අස්වැන්නක් ලබාදෙන බැවින් ඒ
 සඳහා වැඩි අවධානයක් යොමු
 කිරීම වැදගත් වේ.

ඇ) සිවුවීම සඳහා සුදුසු මස්ක්සේසූක්කා දඩු කැබලි වල ලක්ෂණ

- අවම වශයෙන් සෙන්ටී මේටර 20 - 25 ක් පමණ දිගින් යුතු හා විෂේකම්හය සෙන්ටී මේටර 2-2.5 ත් අතර දඩු කැබලි සිවුවීම සඳහා යෝගා වේ. (අවම අංකුර 5-6 ක් පමණ තිබේ).
- කැපුම් තෙය පිපුරුම් තුවාල රහිතව පැහැදිලි කැපුම් සහිත වේ.
- කළින් කන්නයේදී හොඳ අස්වැන්නක් ලැබුණු, නීරෝගී වගාවකින් ලබා ගත් මේරේ හෝ අඩ දළ දඩු සුදුසු වේ. විශේෂයෙන් වෙටරස් හා තොරපොතු කාම් වැනි රෝග හා පළිබෝධ වලින් තොර වේ.

- අංකුර මෝදු තොවූ සහ පළුදු තොවූ දඩු කැබලි වේ.

- හෙක්ටයාරයකට දඩු කැබලි 10,000-12,000 ක ප්‍රමාණයක් ස්ථාපිත කළ හැකිය.



රුපය 4: සිවුවීම සඳහා සුදුසු මස්ක්සේසූක්කා දඩු කැබලි

ඇ) ක්ෂේත්‍රයේ සිවුවීම

අඩ් 1 1/2 ක් පමණවත් ගැනුරට පස පෙරලා කැට පොඩි කිරීම හා ඇලිවැට සැකසීම / උස් පාත්ති හෝ වැට් සකස් කිරීම සිදුකරනු ලබන අතර වැට් වල සිවුවීම වඩාත් යෝගා වේ.





රුපය 5: මක්සේංජාක්කා වගාවක් සඳහා බිම සැකකීම් හා දඩු සිටුවීම

- නීරෝගී අපුත් දඩු කැබලි අංකුර ඉහළට සිටින සේ සාපුව හෝ ආනතව දැන්වේ 2/3 ක් පමණ පසට වැළැලෙන සේ සිටුවීම සුදුසු ය.
- අතු බෙදෙන වර්ග සඳහා ක්මේනුයේ සිටුවීමේ පරතරය ලෙස පේලි අතර සෙන්ටි මීටර 120 හා පේලිය තුළ සෙන්ටි මීටර 120 (සේ.මී. 120 x සේ.මී. 120) ලෙස වගාව පිහිටුවීම සිදු කළ හැකිය.
- මධ්‍යස්ථා ලෙස අතු බෙදෙන වර්ග සඳහා පේලි අතර සෙන්ටි මීටර 90 හා පේලිය තුළ සෙන්ටි මීටර 90 (සේ.මී. 90 x සේ.මී. 90) ලෙස වගාව පිහිටුවීම සිදු කළ හැකිය.

පැල ගහනය ලෙස හෙක්වයාරයකට දඩු කැබලි 8,000 - 12,000 ප්‍රමාණයක් ජ්‍යාමිත කළ හැකි අතර වැඩි පැල ගහනයක් කරා යන විට වැඩි පාංශු සාරවත් බාවය හා අතු තොබෙදෙන වර්ග සිටුවීම හෝ අලයේ විශාලත්වය සීමා කිරීම ආදි කරුණු පිළිබඳ සැලකිලිමන් විම වැදගත්වේ. ඉතාම සුලඟ පැලගහනය ලෙස හෙක්වයාරයකට පැල 10,000ක් සිටුවීම සිදුකෙරන අතර පැල අතර පරතරය මීටර 1 x මීටර 1 ක් ලෙස වගාව පිහිටු විය හැකිය.

ඉ) අතුරු බෝගයක් ලෙස මක්සේංජාක්කා වගා කිරීම

- ප්‍රධාන වගයෙන් පොල් සහ කෙසෙල් යටතේ මක්සේංජාක්කා වගා කරයි.
- පොල් වගාවක අතුරු බෝගයක් ලෙස වගා කිරීමේ දී, පොල් ගස් 2 ක් (මීටර 8 x මීටර 8) අතර මක්සේංජාක්කා පේලි 2 හෝ 3 ක් වගා කරයි. මෙහි දී මක්සේංජාක්කා දඩු මීටර 1 x මීටර 1 ක පරතරයකින් සිටු වීම හා අතු බෙදෙන වර්ගයක් නම් මීටර 1.2 x මීටර 1.2 අතර පරතරයක් ඇතිව වගා කිරීම සුදුසු වේ.
- කෙසෙල් යටතේ වගා කිරීමේදී, මැද පේලියක් ලෙස වගා කරන අතර කෙසෙල් ගස් වර්ධනය වන තෙක් වගාව සිදු කළ හැකිය.



රුපය 6: පොල් වගාවක අතුරු බෝගයක් ලෙස වගාකර ඇති මක්සේංජාක්කා වගාවක්



රුපය 7: කෙසෙල් වගාවක අතුරු බෝගක් ලෙස ලෙස වගාකර ඇති මක්සේංජාක්කා වගාවක්

3.3) පොහොර හාවිතය

පසසහි හෝ උපස්ථිරවල පෝෂක මට්ටම හා බෝගයේ අවශ්‍යතාවය අනුව පොහොර යෙදීමට උනන්දු විය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් පිළිගත හැකි පාංඡු පරික්ෂණ සේවාවක සහය ලබා ගැනීමෙන් නියමිත පොහොර නිරද්‍ය ලබාගත හැකිය.

සැම විටම සමේධානික පැලැටි
පෝෂක කුමවේද හාවිතය සඳහා
උනන්දු විම ඉතා වැදගත් වේ.

N, P, K බණිජ පෝෂකයන්ගේ උනතා ලක්ෂණ, මක්දෙකුක්කා බෝගයේ පහසුවෙන් හඳුනා ගත නොහැකි අතර මක්දෙකුක්කා අස්වනු සමග වැඩි ප්‍රමාණයෙන් K (පොටැසියම්) පෝෂකය පසස් ඉවත් වීමකද සිදුවේ. නිසි ලෙස පොහොර හාවිතයෙන් තොරව අඛණ්ඩව කෙරෙන මක්දෙකුක්කා වගාවකදී අස්වනුවල ගුණාත්මයේ හා ප්‍රමාණයේ අඩුවීමක් දක්නට ලැබෙනු ඇත.

කාබනික පොහොර යෙදීමේදී,

කාබනික පොහොර ලබාගත්තේ නම්,

- පොහොර සැදීමට යොදාගත්තා අමුදව්‍ය පිළිබඳ තහවුරුවක් ලබාගැනීම හා පොහොර වල ගුණාත්මය පිළිබඳව තහවුරු කළ, පිළිගත හැකි ලියවිල්ලක් තිබේ නම් වඩාත් යෝග්‍ය වේ.

- ගොවිපළ පොහොර (සතුන්ගේ මල මූතා, තාණ අතුරුණු හා කුකුල් කොට්ටවල අතුරුණු) හාවිතයේදී අවම වශයෙන් මාස 03 ක් වත් පරණ කරන ලද (ප්‍රතිකර්ම කරන ලද) කාබනික පොහොර වගාවට යෙදීම වැදගත් වේ.

- සිටුවීමට දින 3-5 කට පෙර කාබනික පොහොර (කුකුල් පොහොර/ගොම පොහොර හා කොම්පෝස්ට්‍රි පොහොර) හෙක්ටයාරයට වොන් 10 බැහින් වනස් වලවල් වලට යෙදීම යෝග්‍ය වේ.

පසසහි පී. එච්. අයය 5 ට වඩා අඩු නම්, නුතු හෝ බොලමයිට හෙක්ටයාරයට වොන් 1-2 පමණ සිටුවීමට සති 2 කට පෙර යෙදීම සුදුසු වේ.

පොහොර ගබඩා කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු,

- පොහොර පැලිබේධනාගක සමග එකට ගබඩා නොකළයුතු අතර එසේ සිදු කිරීමට අපහසු විට දී පොහොර හා පැලිබේධනාගක එකිනෙකට වෙන්ව ගබඩා කොට ඒ අනුව ලේඛල් කර තැබීම.
- ජල ප්‍රහව දුහුවීමේ අවදානමක් ඇති තොවන පරිදි පොහොර වර්ග භාඳින් ආවරණය වූ සිරිසිදු වියලි ස්ථානවල ගබඩා කිරීම.
- පොහොර සහිත ඇසුරුම් සංස්කරණ පොලාව සමග ස්ථාන වීම වැළකෙන පරිදි ගබඩා කිරීම.
- පැල/දඩු හෝ අස්වනු සමග එකට පොහොර ගබඩා තොකිරීම.

වගුව 2 -මක්දෙකුක්කා වගාව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර නිරද්‍යය
(හෙක්ටයාරයකට කිලෝග්‍රැම්)

කාලය	දුරියා	එම ඕ පී	ඊ එස් පී
සිටුවා සති 2 න්	85	125	120
මාස 2 න්	85	60	-
මාස 4 න්	85	60	-

3.4) ජල සම්පාදනය

බෝගයට ජල හිගතාවයක් ඇති නොවන පරිදි අත්දැකීම් පාදක කරගතිමින් කාර්යක්ෂමව ජල සම්පාදන කටයුතු සිදුකිරීම වැදගත් වේ.

- යහපත් ජල සම්පාදනයක් හෝ වගාව සඳහා උච්ච වර්ෂාපතනයක් යටතේ වර්ෂය පුරා වගා කළ හැකිය.
- මුල් මාස 3 දී පාංණ තෙතමනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම කාලයේ ජලය හිග විමෙන් මුල් වර්ධනය අඩු වී ඇල අස්වැන්න අඩු විය හැකි වේ.
- පසේ දිගු කාලයක් ජලය රඳා තිබීම යෝගේ නොවන අතර අල කුණු වීමට හේතු වේ. ඇලි-වැට් යොදා ජල වහනය දියුණුකර සේදා පාල්‍ය අවම කර වගා කටයුතු සිදුකිරීමෙන් ගොවිපළෙහි තිරසාර බව පවත්වාගත හැකිය.
- GAP ගොවිපළ වල වගා කටයුතු කිරීමට යොදා ගන්නා ජල ප්‍රහව දුෂීත ජලය එකතු නොවන, පිරිසිදු ජලය සහිත ඒවා වීම වැදගත් වේ.
- ජලය ලබාගැනීමේ දී රටේ නීතිමය අවශ්‍යතාවයන්ට අනුකූලව ජලය එකතු කිරීම, ගබඩා කිරීම හා හාවිතය සිදුකිරීම වැදගත්.
- ලිං හා වගා ලිං ඉතා පිරිසිදුව නඩත්තු කළ යුතු අතර පොලවේ සිට අධි 3ක් පමණවත් උසට ලිද වටා බැමීමක් බැඳීම, ලිද පිරිසිදු දැලකින් හොඳින් ආවරණය කර තිබීම ඉතාමත් වැදගත් වේ. මෙමගින් දුෂීත ජලය ලිංදට එකතුවීම වළක්වා ගත හැකි අතර කොලරොඩ් හා කුරුලේන් වැනි සතුන්ගේ මළපහ ආදිය එකතුවීම වළක්වා ගත හැකි වේ.
- ගොවිපළ කුළ දී අස්වැන්න සේදීමකට ලක්කරන්නේ නම් හෝ සැකසුම් කටයුතු සඳහා යොදාගන්නේ නම් ඒ සඳහා

යොදාගන්නා ජලය පානීය ජලයට සමාන ගුණාත්මක බවත් යුතුවීම හෝ ජල පරීක්ෂණ වාර්තා මගින් තහවුරු කර ගෙන තිබීම වැදගත් වේ.

- මිනිස් මල අපවහන ජලය වගා කටයුතු සඳහා හාවිතා නොකළ යුතුය.



රූපය 8: දුෂීත ජලය හා අපද්‍රව්‍ය එකතුවීම වැළකෙන සේ සකස් කළ ලිදක්

3.5) මක්දෙකුක්කා වගාවේ බෝග ආරක්ෂණය

1. රෝග හා පළිබෝධ පාලනය

- රෝග හා පළිබෝධ වලින් තොර වගාවක් පවත්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
 - රෝග හා පළිබෝධ වලින් තොර නීරෝගී රෝපණ ද්‍රව්‍ය හාවිතය,
 - පෙර වගාවන්හී රෝගී සහ පළිබෝධ සහිත කොටස් ඉවත්කර පුළුස්සා දැමීම මගින් පැනිරීම වලක්වා ගැනීම සිදුකළ හැකිය.
- වගාවේ රෝග පළිබෝධ පාලනය සඳහා සමෝධානිත පාලන ක්‍රම හාවිතයට යොමුවීම සහ කෘෂි රසායන මගින් පළිබෝධ පාලනයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තිරයේදී ක්‍රමවේද පමණක් හාවිතා කිරීම වැදගත්වේ.

අ) මක්දේකුදාක්කා වගාවේ රෝග හා පාලන ක්‍රම

වගුව 3 - මක්දේකුදාක්කා වගාවේ ප්‍රධාන රෝග හා පාලන ක්‍රියා

රෝගය හා රෝග කාරකය	රෝග ලක්ෂණ	රෝග පැකිරීම	රෝග පාලනය
ශ්‍රී ලංකා මක්දේකුදාක්කා විවිත වෙටරස් රෝගය (SLCMV) රෝග කාරකය - ශ්‍රී ලංකා මක්දේකුදාක්කා විවිත වෙටරසය	<ul style="list-style-type: none"> ■ පළපිට පත්‍ර වල කහ කොල විවිතය ඇතිවේ. ■ වර්ධනය වූ පත්‍රවල කොඩ වීම ඇති වේ. ■ පත්‍ර ක්ෂේත්‍රවල අඩු වී පත්‍ර අතුමවත් හැඳියක් ගති. ■ ගාකයේ වර්ධනය දුර්වල වීම හා අස්ථින්න අඩු වේ. ■ ඕනෑම වයසකදී ගාකයට වැළඳි හැක. 	<ul style="list-style-type: none"> රෝගී රෝපණ ද්‍රව්‍ය මගින් හා සුදු මැස්සා මගින් රෝගය ව්‍යාප්ත වේ. 	<ul style="list-style-type: none"> ■ විකල්ප බාරක ගාක පාලනය කිරීම. (වල් රබර්, වල් කරාඩු, කුප්පමේනියා, වතුපාල වැනි ගාක). ■ රෝගී වගාවන් අසල නව වගාවක් ස්ථාපිත කිරීමෙන් වැළකීම. ■ නීරෝගී රෝපණ ද්‍රව්‍ය පමණක් වගාවට යොදා ගැනීම (මේ සඳහා විශ්වාසවත්ත අයෙකුගෙන් පමණක් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම). ■ රෝගී වූ ගාක මුලින් උපුටා ගිනිතභා විනාශ කිරීම හෝ ගැහුරට වලලා දැමීම. ■ සුදු මැස්සා පාලනයට අදාළ ජ්‍යෙකාබද්ධ පළිබේද පාලන කටයුතු සිදු කිරීම.
ඩුමුරු පත්‍ර පුල්ලි රෝගය රෝග කාරකය <i>Mycosphaerella Spp.</i> දිලීරය	<ul style="list-style-type: none"> ■ පත්‍ර වල කහ පැහැති දාර සහිත ඩුමුරු පැහැ ලප ඇති වීම. ■ පරිණත පත්‍ර වල මුලින්ම රෝග ලක්ෂණ දැකිය හැක. ■ කල් යත්ම පත්‍ර කහ වී හැලි යයි. ■ අස්ථින්න අඩු වේ. 	<ul style="list-style-type: none"> පළපිට අංකුර සහිත ආසාදිත දඩු කැබලි මගින් හා ආසන්නයේ ඇති වගා වලින් පැතිරේ. <p>අධික ආර්ද්‍රතාවය සහිත වියලි කාලයේ දී පැතිරීම සිදු වේ.</p>	<ul style="list-style-type: none"> ■ නීරෝගී රෝපණ ද්‍රව්‍ය හාවිතා කිරීම. ■ නිරද්‍යිත පරතර වලින් බෝගය සිටුවීම. ■ මුල් අවස්ථාවේදීම බිමට වැටෙන රෝගී පත්‍ර වගාවන් ඉවත්කර විනාශ කිරීම. ■ රෝගය පාලනය අපහසුනම් නිරද්‍යිත දිලීරනාභයක් හාවිතා කිරීම. <p>[පළිබේද නාභය නිරද්‍යිය හිමිවාසිකාරී සංග්‍රහය https://doa.gov.lk/download-doa-sinhala/]</p>

<p>පාදස්ථ කුණු වීම රෝග කාරකය: <i>Sclerotium Spp.</i> දිලිරය</p> 	<ul style="list-style-type: none"> ■ ගාක පාදස්ථයේ සූදු පැහැති දිලිර ජාලා දක්නට ලැබේම. ■ ගාක පාදස්ථය කුණු වීම. ■ ගාක පත්‍ර යට සිට ඉහළට කහ පැහැවීම. ■ භානිය අධික වූ කදේ වර්ණ වෙනස් වී පොතු ගැලවී යයි. 	<p>පාංශ දිලිරයක් මගින් පැතිරේ. දාඩ් ස්ථිරයක් හෝ කඩින් කඩ තෙත් වියලි තත්ව හා ජලය රැඳීම සිදුවින අවස්ථා වල රෝගයට ගොදුරු වේ.</p>	<ul style="list-style-type: none"> ■ භානි වූ ගාක ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම. ■ ගාක පස් සමග මුලින් ඉදිරිම හා එම පස් පැතිරී නොයන ලෙස ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම. ■ හොඳින් ජලය බැස යන ලෙස ගැශ්චරු කාණු පද්ධති සැකසීම.
---	---	--	---

අ) මක්ද් මෙදාක්කා වගාවේ කාම් පළිබේදකයින් හා පාලන ක්ම

වගුව 4: මක්ද් මෙදාක්කා වගාවේ ප්‍රධාන කාම් පළිබේදකයින් හා පාලන ක්‍රියා

පළිබේදකයා සහ ලක්ෂණ	භානියේ ස්වාහාවය	පාලනය
<p>සූදු මැස්සා (White fly)</p> <p>සූදු මැස්සා මිලි මීටර් 2-3 ප්‍රමාණයේ සළබයෙකි.</p> <p>පත්‍ර යටි පස ගණාවාස ලෙස ජීවත් වේ.</p> <p>පත්‍ර යටි පස සර්පිලාකාර බිත්තර කැදිලි දක්නට ඇති.</p> <p>සූදු පැහැවා කෙදි ආකාර ව්‍යුහ ගණාවාස ආග්‍රිතව පැහැදිලිව දක්නට ඇති. සූදුමූල් සතුන් සහ බිත්තර එක්ව ජීවත් වන අතර බාධා කිරීමකදී සූදුමූල් ඉගිලි යයි.</p> 	<ul style="list-style-type: none"> ■ මාස 6 පමණ වන බේශයේ වර්ධක අවධියේ භානිය දක්නට ඇති. ■ පත්‍ර මතුපිට කහ පැහැවා පැල්ලම් දක්නට ඇති. ■ විවිත වෙටරසයෙහි වාහකයා ලෙස ක්‍රියා කරයි. 	<ul style="list-style-type: none"> ■ ආසාධිත වගාවක් අසල නව වගා ආරම්භ නොකිරීම. ■ සැලකිය යුතු භානියක් වන විට ජීවත් පළිබේද පාලනය සඳහා සකසන ලද පිටින් ලබාගෙන ක්ෂේත්‍රයට නිදහස් කිරීම. ■ භානිය අධික අවස්ථාවේදී නිරද්ධිත කාම් රසායන යෙදීම. <p>[පළිබේද නාභක නිරද්ධිය https://doa.gov.lk/download/doa-sinhala/]</p>

<p>රේන්ද මකුණා</p> <p>ලා කහ පාටට ඩුරු කුඩා ප්‍රමාණයේ මකුණෙකි.</p> <p>ඩිගුවන් සමග කුඩා ගණාවාස ලෙස පත්‍ර යටි පස ජීවත් වේ.</p> <p>සූලග මගින් ව්‍යාප්තිය වැඩි වීමක් සිදුවේ.</p>  	<ul style="list-style-type: none"> ■ මුල් අවස්ථාවේ පත්‍ර බෙදෙන තැන සුදු පැහැ වේ. ■ කල් යාමෙදී පත්‍ර සම්පූර්ණ කහවේ, මැලවී යයි. ■ අවසානයේ කොල හැලේ. ■ ගාකයේ මැද කොල වලයන් වල සිට ඉහළට හානිය පැතිරේ. ■ මාස 03 න් පමණ පසු ගාක, හානියට ගොදුරු වේ. 	<ul style="list-style-type: none"> ■ පැහැදිලි අස්වනු හානියක් නොමැත. ■ මුල්ම අවස්ථාවේ කුඩා වගාචක් නම් සැර වතුර පහරකින් සෝදා හැරීම. ■ කොහොම් නීස්සාරකය දින 7 කට වරක් යෙදීම. ■ අස්වනු නෙලීමෙන් පසු කොටස විනාශ කිරීම.
<p>පිටි මකුණා</p> <p>සූල් පලිබේධකයෙක් ලෙස හඳුනා ගනී.</p> <p>ප්‍රපත් පත්‍ර වල යටිපස නාරටි එක්වන ස්ථානයේ ගණාවාස ලෙස ජීවත් වේ.</p> <p>ගණාවාසයක් තුළ සැම ජීවන අවධියක්ම සිටී.</p> <p>ඩිගුවා පමණක් වලනය වේ.</p> <p>පිරිමි සුහුණුලා පියාපත් දරයි.</p> <p>ඩිගුවා සහ සුහුණුලා යුෂ උරා බී හානි කරයි.</p> 	<ul style="list-style-type: none"> ■ යුෂ උරා බීම නීසා පත්‍ර ගොටු ගැසේ. ■ ආසාදිත වගාචක දැඩි කැබලි / රෝපණ ද්‍රව්‍ය මගින්, සූලග මගින් සහ කුහුණුවන් මගින් ව්‍යාප්ත වේ. 	<ul style="list-style-type: none"> ■ හානිකර කොටස් ඉවත්කර විනාශ කිරීම. ■ හානිය විශාල නම් ගෙව පලිබේධ පාලනය සඳහා සකසන ලද පිළින් ලබාගෙන ක්ෂේත්‍රයට නිදහස කිරීම.

<p>කම්බලි පණුවා</p> <p>කුරුමිණියාගේ කීට අවධියයි. විශේෂ කිහිපයක් පළිබේද ලෙස ක්‍රියා කරයි. පසේ බිත්තර දමන සූඩුමුලාගේ කීටයා හානිය සිදු කරයි. සූඩුමුලන් දිවා කාලයේ වගාවේ දැකීම අපහසුය.</p> 	<ul style="list-style-type: none"> ■ අල වල පොත්ත සහ මදය කීටයා විසින් කාදමයි. 	<ul style="list-style-type: none"> ■ වගාවට පෙර පස හොඳින් පෙරලීම. ■ හොඳින් දිරාපත් වූ කොම්පෝස්ටර් හාවිතය. ■ වගාව සිටුවීමට පෙර chlorantanipole-04GR පසට යොදීම. ■ වගා භුමිය කැලී කසල කොළ රෝඩු වැනි අපදුවා වලින් තොරව පිරිසදුව තබා ගැනීම. ■ යාන්ත්‍රික තුම මගින් කීටයන් හැකිකාක් විනාශ කිරීම.
<p>කොරපොතු කාමීන් - (Scale insects)</p> <p>සම්භ වශයෙන් දඩු මත යුෂ උරා බේ පිටත් වන ඔවුන් ගහනය දිසුව වැඩිකර ගනී.</p> 	<ul style="list-style-type: none"> ■ දඩු මත යුෂ උරා බේ හා දරුණු හානියකදී කඳ පුරුණවම කොරපොතුවන් ගෙන් වැශෙන අතර බේගය කුරු වී පත්‍ර හා කඳ වියලී මියයයි. 	<ul style="list-style-type: none"> ■ කෘම් ආසාදන තොමැති දඩු, රෝපණ ද්‍රව්‍ය ලෙස හාවිතා කිරීම. ■ කෘම් ගහනය සහිත ගාක ඉවත් කර ගිනි තබා විනාශ කර දැමීම. ■ රෝපණ ද්‍රව්‍ය අවම විෂ සහිත කෘම් නාගක දියරයක ගිල්වා පුරුව ප්‍රතිකාර කොට සිටුවීම.

ඇ) වල් මර්දනය

මක්දේසුක්කා බෝගයේ මුල් අවධියේදී නිසි ලෙස වල් මර්දනය සිදු තොකළහොත් වර්ධනය බාල වීම හා අස්වැන්න අඩුවීම සිදුවේ. එබැවින් මක්දේසුක්කා බෝගයෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වල් මර්දනය අත්‍යවශ්‍ය අංශයකි.

වල් මර්දනය කිරීමේදී

- බිම් සැකසීමට පෙර නිරදේශිත වල් නාඟක යෙදීමෙන් හෝ යාන්ත්‍රිකව වල් මර්දනය.
- පස හොඳින් පෙරලීම හා කැට පෙළඳීමෙන් නිරාවරණය කිරීම.
- දඩු සිවුවා පොහොර යෙදීමට පෙර සුදුසු යාන්ත්‍රික ක්‍රමයක් මගින් වල් මර්දනය සිදු කිරීම.
- මුල් කාලයේදී භූමිය නිරාවරණය වී ඇති විට වල් මර්දනය වීමක් සිදු වේ. එම නිසා පොහොර යොදා පස් ගස්වටා එකතු කිරීම කළ හැකිය.
- වල් නාඟක භාවිතය අවම කර යාන්ත්‍රික ක්‍රම ලෙස උදුලු ගැම හා යන්ත්‍ර භාවිතය වැනි ක්‍රම මගින් වල් මර්දනය කිරීම වැදගත්වේ.
- වසුන් භාවිතය මගින් වල් පාලනය කිරීමෙන්, වල් මර්දනය සඳහා වැය වන වියදම් අවම කරගැනීමට හැකිවේ.



රුපය 9: වල් මර්දනයකර පවත්වාගෙනයන මක්දේසුක්කා වගාවක්

ඇ) මක්දේසුක්කා වගාවට හානිකරන මහා පළිබේදකයින්

මියන්, වල් උරාරන්, ඉත්තැවන් වැනි සතුන් මක්දේසුක්කා වගාවට හානිකරන ප්‍රධාන මහා පළිබේදකයින් ලෙස හඳුනා ගත හැකිය.

මර්දනය සඳහා

- මීටරයක් පමණ උසට සුදුපාට පොලිතිනයක් වගාව වටා අඩියක් පමණ පසට යට්ටනාසේ වැටක් ලෙස සකසීම.
- වගා කෙශ්තුය වටා මීටරයක පමණ බිම් තීරුවක් වල් විලින් තොරව එළිපෙහෙලි කර පිරිසිදුව තැබීම.
- විදුලි වැට/විදුලි ප්‍රභාව යෙදීම වැනි උපක්‍රම භාවිතය.



රූපය 10: විදුලි වැට/විදුලි පඩියා යෙදීම වැනි උපක්‍රම හාවිතය

ඉ) ඒකාබද්ධ පළිබේද පාලනය

ඒකාබද්ධ පළිබේද පාලනයෙහි සැලකිලිමත් විය යුතු කරුණු

- වගා ක්ෂේත්‍රය නොදින් පිරිසිදු කිරීම හා පවත්වා ගැනීම.
- පස නොදින් පෙරලා පළිබේදකයින් හා රෝගකාරක වල බිජාණු, බිත්තර සහ කිටයන් විනාශ වීමට ඉඩ හැරීම.
- නිරෝගී රෝගනු ද්‍රව්‍ය හාවිතය.
- නිරදේශීත පරතරයෙන් දඩු සිටුවීම.
- ජල වහනය දියුණු කිරීම.

- නිරදේශීත පොහොර හාවිතය. (පාංඡ පරික්ෂාවකින් පසු)

- ප්‍රදේශයට ගැලපෙන බෝගයක් සමඟ බෝග මාරුව සිදු කිරීම.

- ආසාධනය විය හැකි රෝග කාරක හා කෘමින් බාහිරන් ක්ෂේත්‍රයට පැමිණීම වලක්වා ගැනීම සඳහා සුදුසු යාන්ත්‍රික බාධක යෙදීම. (කෘමි ප්‍රතිරෝධී වැටක්: උදා - පිට වැට හෝ සාර මගින් සැකසු වැටක් හෝ කෘමි ප්‍රතිරෝධී දැල්)

- නිරන්තර අධිස්ථානය මගින් රෝග පළිබේද මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම හා අවශ්‍ය ප්‍රතිකාර කිරීම

- කෘමි පළිබේදකයින් (සුදුමැස්සා) සඳහා කොහොඳ නිස්සාරකය හාවිතා කිරීම.

- වල් මරධනය නොදින් සිදු කිරීම.
- ක්ෂේත්‍ර සනීපාරක්ෂාව පවත්වා ගැනීම.

- අවශ්‍ය අවස්ථා වල ලේඛන සඳහා පළිබේදනාක හාවිතා කිරීම.
- මක්කෝසාක්කා වගාවේදී රස්සායනික පළිබේද පාලනය බොහෝ විට අත්‍යාවශ්‍ය නොවේ.

පළිබේදනාගක හාවිතය

අ) පළිබේදනාගක හාවිතා කිරීමේදී

- අත්‍යාවශ්‍ය අවස්ථාවකදී රසායනික පළිබේද පාලනය සිදුකිරීමට සිදුවුවහොත් කාෂිකරම දෙපාර්තමේන්තුවේ නිරදේශ අනුව කටයුතු කිරීම.
- අපනයන වෙළඳපොල සඳහා බෝග තිෂ්පාදනය කිරීමේදී ඒ ඒ රටවල් මගින් අනුමත කර නොමැති පළිබේදනාගක හාවිතා නොකිරීම.
- පළිබේදනාගක නිවැරදිව මැතිම හා මිශ්‍ර කිරීම සිදුකළ යුතු අතර ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් තිබේ.
- ආ) පළිබේදනාගක ඉසීම් පිළිබඳ වාර්තා
 - සියලුම පළිබේදනාගක යෙදීම් පිළිබඳ වාර්තා තබාගැනීම වැදගත් වේ (කාබනික හා රසායනික).
 - පළිබේදනාගක යෙදීම් පිළිබඳ තබාගනු ලබන වාර්තා තුළ අදාළ බෝග-පළිබේද සංකලනය, යෙදු ස්ථාන, දිනය, පළිබේද නාගකයේ වෙළඳ නාමය, පොදු නාමය, මාත්‍රාව, යෙදු කුමය, ඉසින අයගේ නම ආද සියලුම විස්තර අඩංගු කිරීම වැදගත් වේ.
- ඇ) පළිබේදනාගක ගබඩා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු
 - වගාවට යොදාගන්නා පළිබේදනාගක ගබඩාකර තැබීම සඳහා සුදුසු ගබඩාවක් සකසා ගැනීම.
 - පළිබේදනාගක ගබඩා අගුළ දමා තැබීමට හැකිවන සේ සකස් කිරීම හා සැම විටම අගුළ දමා තැබීම.

• ලේඛනයට හානි නොකාට පළිබේදනාගක ඒවායේ මූල් ඇසුරුමෙන්ම ගබඩා කිරීම.

• හැකි සැම විටම අදාළ ගොවිපෙළහි හාවිතය සඳහා තිරදේශීන පළිබේදනාගක පමණක් ගබඩා කොට තැබීම.

• ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් පාරිභෝගික හානේච් විලින් ඇත්ව, ආරක්ෂිත, නොදින් වාතාගුරු ඇති ගොඩනැගිල්ලක් තුළ පළිබේදනාගක ගබඩා කිරීම.

• පළිබේදනාගක ගබඩාවහි රාක්කවල ඇසුරිමේ දී, කුඩා ලෙස පවතින පළිබේදනාගක රාක්කවල දියර ලෙස පවතින ඒවාට ඉහළින් හෝ වෙනම ගබඩා කිරීම.

• අනපේක්ෂිත විසුරුමක දී හාවිතය සඳහා හැකි අවස්ථා පහසුකම්, පිරිසිදු ජලය හා වැලි බාලිදී, ඉක්මනින් ලබාගත හැකි ලෙස සකස් කොට තැබීම.

• හිස් පළිබේදනාගක බඳුන් සහ ඇසුරුම් කිසිවිටක නැවත හාවිත නොකිරීමටත් ඒවා අපහරණය කරන තුරු ආරක්ෂිතව ගබඩා කර තැබීමටත් කටයුතු කිරීම.

• සෞඛ්‍යයට හා පරිසරයට කිසිදු අනතුරක් නොවන ආකාරයට අපහරණය කිරීම.



රැඳය 11: හිස් පළිබේදනාගක බඳුන් අපහරණය කරන තුරු ආරක්ෂිතව ගබඩා කළ හැකි ඇසුරු

3.6) අස්වනු නෙලීම හා ගබඩා කිරීම

අ) අස්වනු නෙලීමේ දරුකක/කාලය

අස්වනු නෙලීමට ගතවන කාලය මක්දෙකුක්කා ප්‍රහේදය අනුව වෙනස් වේ. අලවල පිරැණු බව හා විගාලත්වය මෙන්ම බොහෝ ප්‍රහේදයන්හි පැසුණු අලවල පිටත පොත්ත පුපුරා යාම වැනි ලක්ෂණ සලකාබැඳීමෙන් අස්වනු නෙලීමට සුදුසු කාලය තීරණය කරගත හැක. සාමාන්‍යයෙන් මාස 7-9 වන වගාවන් අස්වනු නෙලීම සඳහා සුදුසු වන අතර ප්‍රහේදය අනුව මෙම කාලය වෙනස් වේ. මක්දෙකුක්කා අස්වනු නෙලීමේ අවධිය අස්වැන්නේ ගුණාත්මය කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරයි. කාලය ඉක්මවා හිය පසු අල වල දාඩ බව හා තන්තුමය ස්වාහාවය වර්ධනය වේ.

ආ) අස්වනු නෙලීම

අස්වනු නෙලීම ද්‍රව්‍යේ උෂ්ණත්වය අඩු වේලාවකිදී සිදුකිරීම සුදුසුය. අස්වනු නෙලන අවස්ථාවේ පස තෙත සහිත වීමෙන් අස්වනු නෙලීම පහසු වේ. නමුත් වර්ෂාව අධික කාලවල අස්වනු නෙලීම මගින් අලවල තෙතමනය අධික විය හැකිය.

මුදු පසක නම් කෙළෙන් අල්ලා ඉහළට ඇදිම මගින් පහසුවෙන් අල ගලවා ගත හැකිවේ. රළ හෝ වියලි පසක නම් පස තෙත් කිරීම හා අලය වටා පස බුරුල් කිරීම සිදුකර අල ගැලවීම සිදුකළ හැකිය.



රුපය 12: මක්දෙකුක්කා අල ගලවා ගැනීම

අස්වැන්න නෙලීමේදී තවදුරටත් සැලකිලිමන් විය යුතු කරණු

- අධික වර්ෂාවක් තැනි උදේ හෝ සවස් කාලයේදී අස්වනු නෙලීම.
- අලය පත්‍ර නොවන පරිදි ගැලවීම සිදු කිරීම.
- මුලන් ඉවත් කිරීමේදී අලයෙහි ගෙල කොටස සේ.මී. 3-4 පමණ දිගකින් තිබීම.
- මුවහත තියුණු පිහියක් යොදාගනීමින් මුලන් අල වෙන් කිරීම.
- හැකි ඉක්මනින් ශේෂුයෙන් ඉවත්කර සෙවන සහිත තාවකාලික ගබඩා ස්ථානයක තැබීම.
- ප්‍රවාහනය කිරීමේදී කුඩ වලට අසුරා දැඩි හිරු රුම්මියට නිරාවරණය නොවන පරිදි ප්‍රවාහනය සිදු කිරීම.



රුපය 13: අලයෙහි ගෙල කොටස සහිතව
අස්වනු නෙලා ගැනීම

ඇ) නෙලාගත් අස්වන්න සකස් කිරීම

ගලවාගත් මක්කේදූකක්කා අස්වන්න දිග කාලයක් බෙබාකල නොහැක. එහි ගුණාත්මය අඩු වීම, ගලවා දින 2 ක් පසුවත්ම සිදුවේ. එම නිසා වෙළඳපොල ඉල්ලුම අනුව අදාල ප්‍රමාණයට පමණක් අස්වනු නෙලීම මගින් හානිය අවම කර ගත හැකිය.

පරිදු නොවූ අල පමණක් තාවකාලිකව ගබඩා කිරීම හා හැකි ඉක්මණීන් වෙළඳපොලට යොමු කිරීම, පරිදුවූ අල ඇත්නම් ගැලවූ වහාම වෙනත් නිෂ්පාදන සැකසීම සඳහා අදාල ස්ථාන වෙත ලබාදීමත් වැදගත් වේ.

පරිදු වූ අල වාතයට නිරාවරණය
වීමෙන් අලය තුළ සයනයිඩ්
නැමැති විෂ රසායනිකය නිපදවීම
නිසා පාරිභෝර්තයට නුසුදුසු වේ

නෙශු අස්වන්න හිරු එළියට නිරාවරණය නොකොට ඇසුරුම් කරන තෙක් සෙවන සහිත ස්ථානයක තැබීම කළ හැකිය.

ඇසුරුම් කිරීමට පෙර අල සේදා පිරිසිදු කිරීම සඳහා මුලෙන් වෙන් කරගත් අල අඩු පිඩිනයක් යටතේ ජලයෙන් සේදා පස් හා අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකෙරේ.



රුපය 14: අල සේදා පිරිසිදු කර මදපවත් වියලා සකස් කිරීම

ඇ) ඇසිරීම හා වෙළඳපොලට යොමුකිරීම

- දේශීය වෙළඳපොල සඳහා මක්කේදූකක්කා අල පිරිසිදු ජ්ලාස්ටික් තෝට්/කුඩා තුළ අසුරා දැඩි හිරු රුම්මියට නිරාවරණය නොවන පරිදි ප්‍රවාහනය කිරීම වඩාත් සුදුසු වේ.
- ප්‍රවාහනයේදී පොගොර, කෘෂි රසායන හෝ වෙනත් රසායනික දුව්‍ය සමඟ එකට ප්‍රවාහනය නොකිරීමට කටයුතු කිරීම වැදගත් ය.

අපනයන වෙළඳපොල සඳහා

අඩු පිඩිනයක් යටතේ ජලයෙන් සේදා පස් හා අපද්‍රව්‍ය ඉවත් කළ අල හොඳින් පවත් වියලා එම අල පහත ඇසුරුම් යොදා ගනීමින් අපනයනය සඳහා සකස් කළ හැකිය.

- තෙතමතය සහිත ජ්වානුහරණය කළ උකුඩා හෝ කොඩුබන් සහිත කාඩ්ඩොඩ් පෙට්ටි වල ඇසිරීම (මෙහිදී ලි කුඩා හෝ කොඩුබන් මිලිකු විට ඇගිලි අතරින් ජලය පිටතට නොඳා පරිදි තිබිය යුතුය).
- පැරැහින් ඉටි දාවණයක ගිල්වා නිවා ගැනීමෙන් පසුව කාඩ්ඩොඩ් පෙට්ටි තුළ ඇසුරුම් කිරීම.

- අල එකින් එක හැකිලීමේ එතුම (Shrink wrap) මගින් තොදින් ආවරණය කර කාඩ්බෝච් පෙටටි කුල ඇසුරීම.



රුපය 15: පැරණි ඉටි උවණයක ගිල්වාගත් පසුව කාඩ්බෝච් පෙටටි කුල ඇසුරුම් කිරීම

ඇසුරුම් ද්‍රව්‍ය

- ඇසුරුම් ද්‍රව්‍ය මගින් නිෂ්පාදනය ද්‍රූහා තොටිය යුතු අතර ඇසුරුම් ද්‍රව්‍ය හා බඳුන් කාම් සතුන්, මීයන්, කුරුල්ලන් වැනි සතුන්ගෙන් ආරක්ෂාවන පරිදි පිරිසිදු ස්ථානයක ගබඩා කිරීම වැදගත් ය.
- ඇසුරුම් ද්‍රව්‍ය කාම් තාගක වැනි රසායනික ද්‍රව්‍ය සමඟ එකට තොගැටෙන පරිදි ගබඩා කළ යුතුය.

ඇ) අපනයනය සඳහා සුදුසු අලයක තිබිය යුතු ලක්ෂණ

අල වගයෙන් අපනයනය කිරීමේදී,

- අපනයනයට සුදුසු මක්දෙකුක්කා ප්‍රහේද තෝරා ගැනීම (ලදා: MU 51)
- අලයක දිග වැදගත් වන අතර එය සෞන්ටි මීටර් 20-45 අතර තිබීම.
- අලයේ ඒකාකාරී හැඩියක් තිබීම, අලයේ දිග ගෙලක් තිබීම හා පළදු වී තොතිබීම.
- පොත්ත පැහැදු තොවීම, දිලිර ආසාදන සිරීම කැලැල් ආදිය තොමැති අලන් අල වීම.

- සමහර අවස්ථාවලදී අලයේ විෂ්කම්භය අනුව කාඩ්බෝච් කිහිපයකට වෙන් කර මිලදී ගැනු ලැබේ.

කාඩ්බෝච්	විෂ්කම්භය (සො.මි.)
A	4.0 - 6.0
B	6.1 - 8.0
C	>8.0



රුපය 16: අපනයනයට සුදුසු මක්දෙකුක්කා අස්වනු

- නමුත් දැනට වඩාත් ඉල්පුමක් ඇත්තේ විෂ්කම්භය සෞන්ටි මීටර් 4-6 අයන් කාඩ්බෝච් සි. නමුත් මෙය අපනයනය කරන රට අනුව වෙනස් විය හැක.
- සාමාන්‍යයෙන් අලයක දළ බර ගුම් 300 -1600 අතර වීම.
- ව්‍යාධිතනක ක්ෂේත්‍ර ජීවීන්ගෙන් සම්පූර්ණයෙන් තොර වීම හා සෞඛ්‍යයට අහිතකර ක්ෂේත්‍ර ජීවීන්ගෙන් ඇති වන විෂ සහිත ද්‍රව්‍ය වලින් තොර වීම. එසේම පස මගින් හා වාතයෙන් (බාහිර පරිසරයෙන්) ඇති වන විෂ සහිත ද්‍රව්‍ය වලින් තොර වීම ඉතා වැදගත් වේ.
- ජාන වෙනස් තොකල (Non GMO), විකිරණයිලි තොවන සහ විෂහාවයන් තොමැති රෝපණ ද්‍රව්‍ය වීම. දැනට ශ්‍රී ලංකාව තුළ ජානමය වෙනස්කම් කළ මක්දෙකුක්කා ප්‍රහේද තොමැති. අපනයනයට පෙර බැර ලෝහ හා විකිරණයිලිතාවයට නිරාවරණ වූ ප්‍රදේශවල වග කළ මක්දෙකුක්කා තොවන බවට තහවුරු කර ගත යුතුය.

දැනට කාමිකරම දෙපාර්තමේන්තුව මගින් නිභාස් කළ ප්‍රහේද තුළ විකිරණයීලාවය හා විෂ සහිත බවක් තොමැත.

ඉ) මක්දේකුක්කා කඳන් අසුරා තැබීම

- මක්දේකුක්කා අස්වැන්ත නෙලීමෙන් පසු, මේරු නිරෝගී කඳන් මිටි ලෙස සිකසා සිරස්ව සෙවනක් සහිත ස්ථානයක අසුරා තැබිය හැකිය.
- වියලිම වැළැක්වීම සඳහා ජලය යෙදීම හා පිළුරු වැනි ද්‍රව්‍යකින් වසා තැබීම කළ හැකිය.
- අවම වශයෙන් මීටර් 1ක පමණ දිග දඩු අංකුර ඉහළට සිටින සේ මිටි ලෙස බැඳ අපර කෙළවර පොලොවේ වලලා තැබිය හැකිය. සිටින අවස්ථාවේදී සියලු අංකුර ඉවත් කර හාවිතා කළ හැකිය.
- වර්ධක ප්‍රවාරණ රෝපණ ද්‍රව්‍ය ගබඩා කිරීමේදී කාලයත් සමග ඒවායේ ප්‍රරෝහණ ගක්තිය අඩු වීම, ජලය ඉවත් වීම, අංකුර ලියලිම මත සංවිත පොළක ඉවත්වීම හා කොරපොතු කාමීන් වැනි පළිබේදයකයින්ගේ හානි වැඩිවීම වැනි දේ සිදුවිය හැකි බැවින් අපුත් දඩු හාවිතයට යොමුවීම වැදගත් වේ.



රූපය 17: මක්දේකුක්කා දඩු අංකුර ඉහළට සිටින සේ මිටි ලෙස අසුරා ඇති අසුරා

3.7) අගය එකතු කළ නිෂ්පාදන සැකසීම

අගය එකතු කළ නිෂ්පාදන සැකසීම ගොවිපළ තුළ සිදුකරන්නනේ නම් SL-GAP සහතිකකරණය සඳහා එම ස්ථානය සලකා බැවෙන අතර ප්‍රමිතියට අනුව නිවැරදිව පවත්වාගෙන යාම ඉතා වැදගත්වේ.

1. මක්දේකුක්කා විප්ස සැකසීම

මේ සඳහා ටිනැම මක්දේකුක්කා ප්‍රහේදයක් හාවිතා කළ හැක.

අල වශයෙන් අපනයනය කිරීමේදී ප්‍රතික්ෂේප වූ අල එහෙත් හොඳ තත්ත්වයෙන් ඇති අපුත් අල මෙහිදී හාවිතා කළ හැක.



රුපය 18: මක්කේනෙශාක්කා විෂ්ස් සැකසීම

2. මක්කේනෙශාක්කා පිටි සැකසීම

පැය 6ක් පමණ පිරිසිදු ජලයේ ගිල්වා තබා ඉන් පසු මිලි මිටර් 2-3 සනකම සහිත රවුම් පෙන් කපා යන්තානුසාරයෙන් වියලිම (සෙල්සියස් අංක 45-55) සිදු කරයි. ඉන් පසු සුදු යකඩ දැලක් සහිත ඇඹුරුම් යන්තායකින් පිටි කර ගත හැකිය.



රුපය 19: මක්කේනෙශාක්කා අල රවුම් පෙන් කපා යන්තානුසාරයෙන් වියලිම

ඡාපය වර්ග නිපදවීම, සවි නිපදවීම මෙන්ම රෝරී, පිටුවූ, පැන් කේක්, කේක්, තොර්ස්, තුඩිල්ස්, පාන්, බිස්කට් වැනි ආහාර සැදීම සදහා මෙම පිටි යොදා ගනී.



රුපය 20: වෙළඳපළ සදහා ඇසුරා සකස් කළ මක්කේනෙශාක්කා පිටි

3.8) සේවකයින්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය හා සුහාධානිය

- ආරක්ෂිත හා යහපත් සේවා තත්ත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සැලසුමක් අනුව කටයුතු කිරීම වැදගත් වේ.
- හැකි සැම විටම සේවකයින්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය හා සුහාධානිය පහසුකම් සැලසීමට කටයුතු සිදු කිරීම යහපත් කාෂි පිළිවෙත් යටතේ එන ප්‍රධාන අංගයකි.
- අවශ්‍ය පහසුකම් හා උපකරණ සැපයීම කළ හැකිය. සේවකයින් සදහා අදාළ ආරක්ෂිත ඇඹුම් පැලදුම් ලබා දීම. විශේෂයෙන් දැන් සේදීමේ පහසුකම් වැසිකිලි පහසුකම් සැපයීම අදි මූලික පහසුකම් සපයා නිවීම වැදගත් වේ.
- හඳුසි අවස්ථාවක දී ප්‍රතිකාර කළ හැකි පරිදී ප්‍රථමාධාර පෙවිටයක් ගොවීපළ තුළ ලගා වීමට පහසු නිශ්චිත ස්ථානයක තැබීම.
- සියලුම රකියා තත්ත්වයන් ජාතික මට්ටමේ හෝ ප්‍රාදේශීය නීති රීතිවලට අනුකූල වීම වැදගත් වේ.

පූහුණුව ලබාදීම

ආදාළ උපකරණ හාවිතය, කාෂි රසායන යෙදීම අදි ක්‍රියාකාරකම් නිවැරදිව සිදු කරන ආකාරය හා SL-GAP ප්‍රමිතින් පිළිබඳව ගොවීපළ සේවකයින් පූහුණු කිරීම අදි කටයුතු සිදු කිරීමට මූලිකත්වය දී කටයුතු කිරීම වැදගත් වේ. ලබාදුන් පූහුණු පිළිබඳ වාර්තා තබාගැනීම අවශ්‍යවේ.

සේවස්ථානව

- ගොවීපළ හා එහි ඇති සියලුම ස්ථානවල (ඇඹුරුම් හා ගබඩා ස්ථාන අදි) පැවැත්ත පාලනය සිදු කිරීම හා ගොවීපළ පරිග්‍රය සැම විටම පිරිසිදුව තබා ගැනීම.

- අස්වනු සැකසීම ආදි ක්‍රියාවන් සඳහා සේවකයින් යොදා ගැනීමේදී බෝටන රෝග වලින් තොර පුද්ගලයින් තොර ගැනීමට අවධානය යොමු කිරීම.
- ගොවිපළ සේවකයින් සඳහා අවශ්‍ය අවස්ථාවල දී වෙතදා පරික්ෂණ පහසුකම් ලබා ගැනීමට යොමු කිරීම.

3.9) පාරිසරික ගැටුණ අවම කිරීම

- බෝග නිෂ්පාදකයින් දැනට පවතින පාරිසරික තීති රිතිවලට අනුකූලව බෝග නිෂ්පාදනය කළ යුතුය.
- වාතය, ජලය, පස, තෙතෙව විවිධත්වය හා අනෙකුත් පාරිසරික ගැටුල් පිළිබඳ අවධානය යොමුකර කටයුතු කිරීම අවශ්‍ය වේ.
- සංරක්ෂිත හා පාරිසරික වගයෙන් වභාත් සංවේදී පුද්ග අයුතු ලෙස හාවිතා තොකළ යුතුය.
- SL-GAP ප්‍රමිතින් අනුව වග කිරීමේදී පරිසරය ආරක්ෂා වන පරිදි වග කටයුතු කිරීම සඳහා වැදගත් ස්ථානයක් නිමිත්වී.

3.10) වාර්තා තහවුරු කිරීම

විම සැකසීමේ සිට නිෂ්පාදන බෙදා හරින අවස්ථාව දක්වා අදාළ සියලු ක්‍රියාකාරකම් සඳහා වාර්තා තබා ගැනීම වැදගත් අංශයකි (දුරා: රෝගීන් ද්‍රව්‍ය තොරා ගැනීම, පොහොර හාවිතය, පළිබෝධක නායක හාවිතය, වෙනත් කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම් පිළිබඳ මෙන්ම අස්වනු නෙලීම් ආදිය පිළිබඳ).

අ). ගොවිපළ තත්ත්ව කළමනාකරණ සැලැස්ම (Quality Management Plan for the Farm)

ගොවිපළ පවත්වාගෙන යාමේදී සිදුකිරීමට සිදුවන සියලුම වැදගත් ක්‍රියාකාරකම්

සැලැස්ම කිරීම හා වාර්තාවක් ලෙස සකස් කිරීම මෙහිදී සිදුකෙරේ.

ඉදිරි වසරක කාලයක් සඳහා SL-GAP සහතිකය ලබාදෙන බැවින් අවම වගයෙන් වසරක කාලයක් සඳහා ගොවිපළ තත්ත්ව කළමණාකරන සැලැස්මක් සැකසීම ඉතා වැදගත් කරුණකි.

ඇ). බෝග වාර්තා

මැද්දෙසාක්කා වගාව සිදුකිරීමේදී සිදු කරුණු ලබන ප්‍රධාන ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා තබාගැනීම අත්‍යාවශ්‍ය වේ. SL-GAP සහතිකකරණ අංශය මගින් හඳුන්වා දී ඇති බෝග වාර්තා පොතෙහි ආදරු ආකෘතිය මගින් මේ සඳහා මග පෙන්වීමක් ලබාගත හැකිය (අදුමුණුම 01).

ඇ). උපදෙස් සටහන් පොත (Instruction Book)

තාක්ෂණික තිලධාරීන් විසින් වරින් වර ලබාදෙනු ලබන උපදෙස් හා අදහස් ලිඛිතව සටහන් කිරීම සඳහා යොදාගත්.

ඇ). ලිපි ලේඛන ගොනු (Files)

ඉහත බෝග වාර්තා වලට අමරතව විශේෂ ලේඛන අමුණා තැබීම සඳහා යොදා ගැනේ.

යහපත් කෑමි පිළිවෙත් අනුව වගාවක් පවත්වා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවයන් සාරාංශකර දැක්වීම.

අයිතමය	අවශ්‍යතාවය	සිදු කළ හැකි ආකාරය
1. වගා කේත්තුය	බැර ලෙළ්හ හා පළිබෝධනාගක මගින් දූෂ්‍ය වීමේ අවධානමක් නොමැතිවීම.	කේත්තුය අවට පිහිටි අනෙකුත් වගාවන් හා ක්‍රියාකාරකම් අනුව අවධානම් තක්සේරුවක් සිදුකර අවශ්‍ය පිළියම් යෙදීම.
2. ජල ප්‍රහවය	බැර ලෙළ්හ හා පළිබෝධනාගක මගින් දූෂ්‍ය වීමේ අවධානමක් නොමැති වීම.	දූෂ්‍ය වීමේ අවධානමක් පවතින්නේ නම් ජලයේ ගුණාත්මය පරීක්ෂාකර බැලීම.
3. පළිබෝධනාගක යෙදීම	පළිබෝධනාගක යෙදීමට අවශ්‍යනම් පමණක්, කෑමිකර්ම දෙපාර්තමේන්තුවේ නිරදේශ අනුව නියමිත අකාරයට යෙදීම.	නිරදේශ පිළිබඳ හොඳින් දැනුවත් වීම. අදාළ යෙදීම් පිළිබඳ වාර්තා තබා ගැනීම.
	ලේඛලයේ ඇති උපදෙස් පිළිපැදිම හා පෙර අස්වනු කාලය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම.	පළිබෝධනාගක බදුනේ ඇති ලේඛලය හොඳින් කියවා ඒ අනුව කටයුතු කිරීම.
	පළිබෝධනාගක මගින් අවට ජල මූලාශ්‍ර දූෂ්‍ය නොමැමට කටයුතු කිරීම හා ආරක්ෂිතව ගබඩාකර තැබීම.	අවශ්‍ය ප්‍රමාණයට පමණක් මිශ්‍ර කිරීම, හිස් බදුන් ආරක්ෂිතව තැබීම, අගුණ දැමීය හැකි ස්ථානයක පළිබෝධනාගක ගබඩාකර තැබීම.
4. නිෂ්පාදන කටයුතු	පාංච සංරක්ෂණය හා කෑමිකර්ම දෙපාර්තමේන්තුවේ නිරදේශ අනුව පොහොර යෙදීම.	සුදුසු පාංච සංරක්ෂණය ක්‍රමවේද හාවිතය, පොහොර අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් වීම හා පොහොර යෙදීම් පිළිබඳ වාර්තා තබා ගැනීම.
	රෝග පළිබෝධ වලින් තොර රෝපණ ද්‍රව්‍ය/දඩු කැබලි හාවිතය.	රෝගන් ද්‍රව්‍ය/දඩු කැබලි ලබාගත් ස්ථානය පිළිබඳ වාර්තා තබා ගැනීම.
5. අස්වනු තෙලීම	නියමිත පරිතියේදී අස්වනු තෙලීම හා හැකි ඉක්මනීන් වෙළඳපළ කරා යොමු කිරීම.	දින දෙකකට පෙර වෙළඳපළට හෝ සැකසුම් ස්ථාන වෙත යොමු කිරීම හා අදාළ වාර්තා තබා ගැනීම.
6. සේවක සෞඛ්‍ය හා සුබසාධනය	ගොවිපළ සේවකයින් ගේ සෞඛ්‍ය ආරක්ෂාව හා සනීපාරක්ෂක පහසුකම් සැලකීම.	පළිබෝධනාගක යෙදීමේදී සුදුසු ආරක්ෂාව ඇදුම් පැලදුම් යොදා ගැනීම, අන් පා සේදීම හා වැසිකිලි පසසුකම් සපයා ගැනීමට අවස්ථාව සැලකීම.
7. වාර්තා නඩත්තු කිරීම	පහත සඳහන් ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තා තබාගැනීම. රෝපණ ද්‍රව්‍ය, පොහොර හා පළිබෝධනාගක ලබාගත් ස්ථාන පිළිබඳ, සියලුම කෘෂි රසායන යෙදීම් පිළිබඳව, කාබනික පොහොර හා රසායනික පොහොර යෙදීම් පිළිබඳව හා වෙළඳපොල පිළිබඳව.	බෝග සැලැස්ම ඇතුළුව සියලුම විශේෂ ක්‍රියාකාරකම් දෙනික්ව වාර්තා කර තැබීම. පැහැදිලි හා යාවත්කාලීන කරන ලද වාර්තා නඩත්තු කිරීම හා අවම වසර දෙකක කාලයක් සඳහා තබාගැනීම.

4. SL-GAP සහතිකකරණය ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර

අ) SL-GAP සහතිකකරණය සඳහා පියවර

ගොච්චල ශේෂු තෝරා ගැනීම හා SL-GAP ප්‍රමිතියට අනුව ගොච්චල සැකසීම.

(මෙම සඳහා අවශ්‍ය උපදෙස් කාමිකරුම ව්‍යාප්ති නිලධාරීන්ගෙන් ලබාගත හැකිය).



ගොච්චල නියමිත පරිදි සකස් කර ඇති දැයි පරීක්ෂා කර බැලීම / ගොච්චල
අභ්‍යන්තර විගණනය සිදුකිරීම.

(මෙය තමා විසින් ප්‍රථමයෙන් සිදුකර බැලීම (අැමුණුම 3 අනුව) හා අවසානයේ
තම ප්‍රදේශයේ කාමිකරුම ව්‍යාප්ති නිලධාරී හෝ පුදුසු
නිලධාරිවරයෙකු මගින් සිදුකර ගැනීම).



SL-GAP සහතිකකරණය ලබාගැනීම සඳහා අයදුම්පත්‍රය නිවැරදිව පුරවා අදාළ
අැමුණුම ද සහිතව ආසන්නම බිජ සහතික කිරීමේ සේවයේ ප්‍රාදේශීය කාර්යාලය
වෙත හාරිමි.

ඒ සමගම SL-GAP සහතිකකරණ ගිවිසුම්පත්‍රය අත්සන් තබා පිටපත් දෙකකින්
හාරිමි.

ආ) අයදුම්පත්‍ර ලබාගැනීම

SL-GAP සහතිකය ලබා ගැනීමට අවශ්‍ය වගාකරුවනට SL-GAP සහතිකකරණය සඳහා වූ
අයදුම්පත්‍රය, පිරවීමේ උපදෙස් පත්‍රිකාව හා ගිවිසුම් පත්‍රය බිජ සහතික කිරීමේ සේවයේ ප්‍රාදේශීය
කාර්යාල මගින් නොමිලේ ලබාගත හැකි අතර කාමිකරුම දෙපාර්තමේන්තු වෙත අඩවියෙහි
SL-GAP වෙත පිටව හරහා ද බාගත කිරීම කළ හැකිය.



ඇ) අයදුම්පත්‍ර හාරිමි

ගොච්චල සකස්කර අවසන් වූ පසු හා අස්වැන්න නොලැබීමට අවම මාස දෙකකට පෙර සම්පූර්ණ
කළ අයදුම්පත්‍රය අදාළ අැමුණුම ද සහිතව බඟගේ ප්‍රදේශයට ආසන්න බිජ සහතික කිරීමේ
සේවයේ ප්‍රාදේශීය කාර්යාලය (අැමුණුම 02) වෙත හාරිමි.

අයදුම්පත්‍රය හාරදෙන විට ඒ සමග SL-GAP සහතිකකරණය ලබාගැනීම සඳහා වූ ගිවිසුම්පත්‍රය
පිටපත් දෙකකින් අත්සන් තබා අයදුම් පත සමග හාරිමි.

ඇ) ගොවීපල අවසන් විගණනය සිදු කිරීම

- අස්වැන්න නෙලීමට ආසන්න දිනයක දී කේතු විගණනය සිදු කිරීම සඳහා බිජ සහතික කිරීමේ SL-GAP විගණන නිලධාරීන් පැමිණෙනු ඇත. එසේ පලමු කේතු විගණනය සඳහා පමණක් පැමිණීමට දින 2 කට වත් පෙර ගොවී මහතා හට දැනුමැම සිදුකෙරේ.
- අවශ්‍ය අවස්ථාවල දී සාම්පල ලබා ගැනීම සිදු කෙරෙන අතර, විශේෂයෙන් නිෂ්පාදන දූෂ්‍යවීමේ අවධානම් තත්ත්ව වල දී සිදුකෙරේ.

සාම්පල ලෙස,

- ජල මූලාශ්‍යයේ සාම්පල ලබා ගැනීම.
- අස්වනුවල සාම්පල ලබා ගැනීම සිදු කෙරේ.

ඉ) සහතික පත්‍රය අලුත් කිරීම (Renewal of Certificate)

SL-GAP සහතික පත්‍රය වසරක කාලයක් සඳහා නිකුත්කරණ අතර SL-GAP සහතික පත්‍රය කළ ඉකුත් වීමට මාස 03 කට පෙර නිවැරදිව පුරවා සකස් කළ අයදුම්පත (අලුත් කිරීම ලෙස සටහන් තබා) බිජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය වෙත භාරැශීම සිදුකළ හැකිය.

SL-GAP සහතිකකරණයට අදාළ තොරතුරු විමසීම සඳහා :-

අතිරේක අධ්‍යක්ෂ

බිජ සහතික කිරීමේ සේවය, ගන්නොරැව

දුරකථන අංකය - 081-2388421

තැක්ස් අංකය - 081-2388217

විද්‍යුත් තැපැල් ලිපිනය - scsdoa79@gmail.com

හෝ

SL-GAP සහතිකකරණ අංශය

දුරකථන අංකය - 081-2388414

තැක්ස් අංකය - 081-2388414

විද්‍යුත් තැපැල් ලිපිනය - slgapcertification@gmail.com

පෙහපත් කඩී පිළිවෙත් යටතේ මක්ස්ලයෝක්කා වගාව

SL-GAP

ගොවිපොල වාර්තා නඩත්තුව සඳහා ආදර්ග ආකමතිය

වගාකරුමේ නම : -

ගොවිපොල ලිපිනය : -

ගොවිපොල පිහිටීමට අදාළ GPS බැස්බාංකය : N. E.

ලබ්ග වර්ග : -

ගොවීමෙපාල සිතියම

(මෙහි ප්‍රධාන මාරුග, අතුරු මාරුග, ප්‍රසිද්ධ ස්ථාන ආකුලක්ට ඔබගේ ගොවීමෙපාලට පිවිසෙන ගමන් මාරුගය මෙන්ම, ගොවීමෙපාල කුල වහා කෙශ්ට අංක වලට අදාලට වපසරිය හා බේශ් විලිබලට ගොවීමෙපාල කුල පිහිට ගොඩනැගිලි හා මායිම් ආකුලක් විය යුතුය)

ගොවිපොල මූලික තොරතුරු

ගොවිපොල් වප්පරිය

විවෘත: අක්කර
.....

ආරක්ෂිත ගණය:

ආරක්ෂිත ගණය	වපසරිය (වර්ග අඩි)	බෙරිගය

මස්වකයින් ගණන:

ඉලක්කගත වෙළදපොල:

පල සම්පාදන ක්‍රමය:

පිටාර බිංදු විසිරුම් මෙනත් :

කේත්තුය/කටයී අංකය	1	2	3	4	5
නො නම					
වන වපසරිය					
බෙරිගය					
ප්‍රමෝදය					
පැල/ශීජ සිටුව දිනය					

වග තුමිය හා ජල ප්‍රභවය පිළිබඳ වාර්තාව

විස්තරය	ඡීවි	ඉගින්
1. ගොවිපොල සඳහා තක්තිව කළමනාකරණ සැලැස්සුක් සකස්කර තිබේද?		
2. වග ඇම්ය මින් පෙර රෝහලක් හෝ කර්මාත්ත යාලාවක් හෝ රසායනික ද්‍රව්‍ය බැහැර කිරීමට යොදාගත්තා ස්ථානයක පිහිටා තිබේ ද?		
3. පාය සංරක්ෂණ පතනකට අනුව ඉඩම් උපුම ලබා වශය එවින වේ ද?		
4. තුමියට උවින පාය සංරක්ෂණ තුම හාවින කර තිබේ ද?		
5. තුමියේ මේ පෙර වර්ෂයේ බෝග වග කර තිබේ ද?		
6. පාය පරීක්ෂාවක් සිදුකර තිබේ ද?		
7. පොලොනාර නාවිනය පස් පරීක්ෂණ වාර්තා පදනම්ව සිදු කරන්නේද?		
8. ජල සම්පාදනය සඳහා යොදා ගන්නා ජල ප්‍රභවය ආරක්ෂණව සකසා තිබේද?		
9. වගාකීම වෙත, මිනිස් වාසස්ථාන තොන් සංඛ්‍යාත් අති කරන ස්ථාන රෝ ක්‍රමාන්ත ගාලා පිහිටා ඇති පරිග්‍රයෝ හරහා මෝ අධික ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කර තින්පාදන ක්‍රියාවක් සිදු කරන ස්ථාන පරිනාම එන් එන් වැනින් වැළින් කර්මාත්තකාල පිහිටා තිබූ හෝ සත්ත්ව පාලන කටයුතු සඳහා යොදාගත්තා ලද තුමි වල පිහිටී ලිං, පොකුණ වැළින් ජලය ලබා ගන්නා බේ?		
10. මින් පෙර රෝහන්ල පිහිටා තිබූ හෝ සත්ත්ව පාලන කටයුතු සඳහා යොදාගත්තා ලද තුමි වල පිහිටී ලිං, පොකුණ වැළින් ජලය ලබා ගන්නා බේ?		
11. ලිං පොකුණ වල ඇති ජලය අවට පිහිට වග භුමි සඳහා යොදා වැළින් දූනුයෙකුම් අවධානමක් තිබේ ද?		
12. වගාවන් සඳහා හාවින කරන පැලම් ඉලික ජල ප්‍රභවක් සිදුකර තිබේ ද?		
13. අස්වනු සැකකිසීමේද සේදීමකට ලක්කරන්නේ ද?		
14. අස්වනු සේදීම සඳහා පානයට සුදුසු ජලය තිබේද?		
15. අස්වනු නෙකුලෝමැද හා සැකකිමේදී අස්වනු දූනු වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ත්‍රියමාරුග (ජ්ලැස්ටික් කුඩා, නාජන, වාපොලින්, හෝ එවැනි ද හාවිනය) හෙන තිබේද?		
16. පැලිබේදනාගැනීම ආරක්ෂණය පරිභාරණය කිරීම සඳහා විසිරුම් උපකරණ හා පැලිබේදනාගැන යොදීම පැලිබේද පැන්තු ලබාගත තිබේද?		
17. යහපත් කෘෂි පිළිවෙත් පිළිබඳ දුනුම්වත් කිහිප / ප්‍රමුණු ලබා ගෙය තිබේද?		

ගොවීපොල අවධානම කළමනාකරණය

අවධානමේහි ස්වභාවය	අවධානම කළමනාකරණය කිරීමට ගත් පියවර
සාබද වග තුම්පය අධික ලෙස කෘෂි රසායන මෝදන බැවින් මාගේ වග වෙත මෙහෙයුම් එම පෙමදස බාධකයක් ලෙස පොලිතින් අඟ-වරණයක් අඩු ටැක් සිටිම.	වග මෙහෙයුම් එම පෙමදස බාධකයක් ලෙස පොලිතින් අඟ-වරණයක් අඩු ටැක් සිටිම.

ගොඩීපොල මෛද්‍ය සැලැස්ම (..... දින හිට දින දක්වා ඉදිරි වසරක කාලය සඳහා)

බෝගය / ප්‍රමේණය	වග කාලය											
	දු	උග										
ඇයෙකුම												
-යෙම												
අලුත												
ආකෑ												
උගත්තු												
උග												
උග												
උග												
උග												
උග												
උග												
උග												
උග												
උග												
උග												
උග												
උග												
උග												

වෙනත් විශේෂ සැලපුම තිබේනම පදනම් කරන්න:

.....
.....
.....
.....
.....

ପରିବହନ କାର୍ଯ୍ୟରେ ଦେଶଭାବରେ ମଧ୍ୟ ପରିବହନ କାର୍ଯ୍ୟରେ ଦେଶଭାବରେ ମଧ୍ୟ

කම්පි රසායන හා පොශනාර මිලදී ගැනීම පිළිබඳ විස්තර සටහන් කිරීම

මිල දී ගත් ද්‍රව්‍ය දිනය	මිල දී ගත් ද්‍රව්‍ය (රසායනික/කාබනික/දියර පොශනාර වර්ග, කෘමිත නායෝ, දිලීර නායෝ, වල් නායෝ, හෙත්මෝන වර්ග ආදිය)	පොෂණය පොෂණය	මිල දී ගත් ස්ථූතිය මිල (Rs.)

සියලුම රොජොර හා තොමෝන ආදිය යෙදීම විවේද සටහන්

දිනය	කටයා අංකය	වැළග	යෙදු ප්‍රමාණය	යොදන ක්මය (මුළ මත්වලයේ/ පත් මතට)	යෙදු පූද්ගලය නිර්දේශය ලබාදුන් ආයතනය/නිලධාරීයා
				යෙදු පූද්ගලය	

රෝග හා පැවත්තේ පාලනය සිල්ලෙඳ වාර්තා

1. රසායනීක තොවන පැවත්තේ පාලන කුම
 (අංවරණ වැටක් සැකසීම්/ කාම් ප්‍රතිරෝධ දුල් භාවිතය/ සාරි හෝ පොලින් වැටක් යෙදීම්/ එල ආවරණය/ කවර යෙදීම්/ ආමෙනු
 උගුල් භාවිතය/ පෙරමෙන උගුල් භාවිතය/ ආලෝක උගුල් භාවිතය/ ක්‍රම් විකර්ණය හා නාවිතය ආදි පාලන කුම)

දිනය	කටයි අංකය	මුදලනය කිරීමේ අවධාය රෝග/ පැවත්තේකිසින්	හාවිතා කළ පාලන කුමය/ කුම නිපදවය ලබාදුනා ආයතනය/ නිලධාරීයා

2. රජායනික මරුදන කම සිලබද වාර්තා

දිනය	කට්ට අංකය	මරුදනය කිරීමට අවශ්‍ය රෝග/පලීමේදකයින්	හාට්ටා කළ පාලන ක්‍රමය/කම	නිපදෙනුය ලබාදුන් ආයතනය/නිලධාරීයා

අභ්‍යවතු තෙවැම හා අමෙලවිය පිළිබඳ වාර්තා

දිනය	කටය අංකය	බේගය	ලබාගත් අස්ථ්‍යාන්න (කී.ගි.)	GAP පූකාරයට		අමෙලවිය	
				ප්‍රමාණය (කී.ගි.)	විකුණුම මිල (රු.)	මිලදී ගත් අය මත් ආයතනය	ප්‍රමාණය (කී.ගි.)
.....
.....
.....
.....
.....
.....
.....
.....

වෙනත්:

බේජ සහතික කිරීමේ සේවයේ ප්‍රාදේශීය කාර්යාල

අනු අංකය	ලිපිනය	දුරකථන අංකය
01 කොළඹ	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, පළතුරු කමිෂල පාර, නාරාගේන්පිට, කොළඹ 05	011-2081176
02 මතුගම	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, මතුගම	034-2248588
03 බටුත	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, බටුත, නුගම.	047-2226039
04 මාතර	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, නියෝජ්‍ය කැමිකරම ඇධ්‍යක්ෂ (ව්‍යාප්ති) කාර්යාලය, මාතර.	071-8149561
05 ලඛුදුව	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, ලඛුදුව	091-2248051
06 පැල්ම්බුල්ල	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, පැල්ම්බුල්ල	045-2274163
07 කුණ්ඩාලේ	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, කුණ්ඩාලේ	081-2422142
08 සිතාචිලිය	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, සිතාචිලිය	052-2222867
09 රිකිල්ලස්කඩ	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, රිකිල්ලස්කඩ	081-2365282
10 පැල්වෙහෙර	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, පැල්වෙහෙර, දූල්ල	066-2284138
11 අලුත්තරම	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) බේජ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, අලුත්තරම	055-2258294

12 බිඛිල	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, බිඛිල	055-2265706
13 නිකවැරටිය	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, නිකවැරටිය	035-2260309
14 බතලගොඩ	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, බතලගොඩ, ඉඩබාගමුව	037-2259241
15 හිගුරක්ගොඩ	හිගුරක්ගොඩ ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, හිගුරක්ගොඩ	027-2246319
16 පොලොන්නරුව	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, පොලොන්නරුව	027-2222119
17 මහංගුප්පල්ලම	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, මහංගුප්පල්ලම	025-2249260
18 කන්තලේ	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, කන්තලේ	026-2234304
19 අම්පාර	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, කවිච්චිරිය ව්‍යාපෘති ගොඩනැගිල්ලේ උඩුමහල, අම්පාර	063-2223870
20 කරදියන්දාරු	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, කරදියන්දාරු, මඩකලපුව	065-2056008
21 පරන්තන්	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, පරන්තන්	021-2280270
22 මුරුන්කන්	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, මුරුන්කන්	024-2224592
23 ව්‍යුනියාව	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ.) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, ව්‍යුනියාව	024-2224592
24 යාපනය	ස්ථාන භාර නිලධාරී (බ්.ස.සේ) විෂ සහතික කිරීමේ ප්‍රාදේශීය කාර්යාලය, පෙර්තරාමඩම හන්දිය, නිර්වැලි දැකුණ, කෝපායි, යාපනය.	077-7781110

මක්ස්ංක්කාක්කා වගාවේ SL-GAP සහතිකකරණය ලබා ගැනීම සඳහා ස්වයෝ කෙළේතු පරික්ෂණයක් සිදුකර ගැනීමට අදාළ පිරික්ෂූම් ලැයිස්තුව

SL-GAP සහතිකකරණය සඳහා ගොවිපළුක තිබිය යුතු තත්ත්වයන් පහතින් දක්වා ඇත. ඔබගේ ගොවිපලේ වර්තමාන තත්ත්වය දැන ගැනීම සඳහා අදාළ පාලන කරුණට ඉදිරියෙන් අනුකූලතාවය දැක්වීම සඳහා හරි (✓) හෝ (X) ලකුණ යොදන්න. ඒ අනුව අනනුකූලතා ඇති නම් නිවැරදි කිරීම සිදුකළ හැකිය.

	ගොවිපළුහි තිබිය යුතු තත්ත්වයන්	අනුකූලතාවය
1.	<p>රෝපණ ද්‍රව්‍ය</p> <p>රෝපණ ද්‍රව්‍ය/දුඩු කැබලි, හානිකර පළිබේ, වෛවස් ඇදී රෝග වලින් තොර නිරෝගී ජ්‍යා වේම.</p> <p>රෝපණ ද්‍රව්‍ය ලබාගත් ස්ථානයේ/ගොවිපළුහි නම් හා ලිපිනය, තොයෙහි හඳුනා ගැනීමේ කාණ්ඩ අංකය, සැපයු දිනය සටහන් කර තැබීම.</p>	
2.	<p>වග භුමියේ ඉතිහාසය හා කළමනාකරණය</p> <p>වග බිමෙහි පෙර හාවිතයන් හා පෙර වගකළ බෝග පිළිබඳ වාර්තා තිබීම.</p> <p>වග භුමියේ පෙර හාවිතය, යාබද භුමි වල වගවන් සහ ක්‍රියාකාරකම් මගින් ඇතිවිය හැකි බලපෑම් අනුව ඇතිවිය හැකි අවධානම අවම කිරීමට කටයුතු කිරීම.</p> <p>ගොවිපළුහි පිහිටීම, එහි වපසරිය, කෙළේතු අංක/බෝග හා ඊට යාබද ඉඩීම වල සිදුකරනු ලබන ක්‍රියාකාරකම් ඇතුළත් සිතියමක් සකස් කිරීම.</p> <p>ගොවිපළුහි බෝග වග කිරීම සඳහා අවසරයක් තිබීම.</p>	
4.	<p>පොහොර කළමනාකරණය</p> <p>කාමිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශීත පොහොර නිර්දේශය ලිඛිතව සටහන් කර තිබිය යුතු අතර වෙනසක් වේ නම් එයද සටහන් කර ක්‍රියාත්මක කර තිබීම.</p> <p>පත්‍ර මතට හා පසට සිදු කරනු ලබන සියලුම පොහොර (කාබනික හා රසායනික) සහ යෙදීම් පිළිබඳ වාර්තා තිබීම.</p> <p>ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ලියාපදිංචි කළ රසායනික පොහොර වර්ග තොරා ගැනීම හා යෙදීම.</p> <p>ජාතික කරන ලද පොහොර මල් ආහාර නිෂ්පාදන ගෙබා කිරීමට, නැවත හාවිත කිරීම හෝ ආහාර ද්‍රව්‍ය සමඟ ස්ථාපිත වන සේ තැබීම සිදු තොකිරීම.</p>	

	<p>පොහොර ගබඩා කිරීමේදී, ගණන්මයට හානි තොවන පරිදි හොඳින් ආවරණය වූ පිරිසිදු වියලි ස්ථාන වල ගබඩා කර තිබිය යුතුය.</p> <p>ගොවිපළට බැහැරින් කාබනික පොහොර ලබා ගන්නේ නම්, එහි ප්‍රහවය පිළිබඳ වාර්තා තිබිය යුතුය.</p> <p>මිනිස් මළ අපද්‍රව්‍ය හෝ මළ අපහන ජලය පොහොර ලෙස හාවිතා තොකිරීම.</p>	
5.	<p>ඡල සම්පාදනය</p> <p>යොදා ගන්නා ඡල ප්‍රහවය රසායනිකව හෝ ජේවීය දුෂක මගින් දුෂ්‍යවේමේ අවදානම අවම කර ආරක්ෂාකාරීව පවත්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම.</p> <p>ගොවිපළ වග කටයුතු සඳහා යොදා ගන්නා ඡලය පිරිසිදු විය යුතුය.</p> <p>නාගරික ගොඩකළ ඉඩම්, රෝහල් හා කර්මාන්තකාලා අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන, වෙනත් වග භුමි වැනි අභිතකර ප්‍රහවයන්ගේ න් ගලා එන ඡලය මගින් ඡල සැපයුම දුෂණය වී තොකිබිය යුතුය.</p> <p>පසු අස්වනු කටයුතු වලදී හාවිතා කරනු ලබන ඡලය පානිය ඡලය සඳහා වූ ප්‍රමිතින් සමඟ අනුකූල විය යුතුය.</p>	
6.	<p>බෝග ආරක්ෂා කිරීම</p> <p>බෝග ආරක්ෂා කිරීම පිණිස පළිබෝධනාගක හාවිතය අවම කර තැකි සැම අවස්ථාවකදීම පිළිගත් ඒකාබද්ධ පළිබෝධ පාලන කම හාවිතා කිරීම.</p> <p>(රසායනික ප්‍රතිකර්ම යේමට වඩා රසායනික තොවන පළිබෝධ පාලන පිළිවෙන් සඳහා යොමුවේම.</p> <p>වග භුමිය වටා, ඉලක්ක ගත පළිබෝධකයන් ඇතුළු තොවන සේ දෙශ්‍රා වටා සකස් කළ ආරක්ෂා වැටක් තිබීම.</p> <p>සතුන් ඇතුළු තොවනසේ ආරක්ෂිතව සැකසු තාවකාලික ඇසුරුම් ස්ථානයක් තිබීම.</p> <p>වග සේෂ්‍රාය හා පරිග්‍රයන් මනා සනීපාරක්ෂාවකින් යුතුව කැලී කසල වලින් තොරව ඉතා හොඳින් පවත්වා ගෙන තිබීම.</p> <p>පළිබෝධනාගක තෝරා ගැනීම</p> <p>නිරදේශීත පළිබෝධනාගක, බෝග-පළිබෝධ සංකලනය (Crop-pest combination) අනුව හාවිතා කිරීම.</p> <p>1980, අංක 33 දරණ පළිබෝධනාගක පාලන පනත යටතේ ලියාපදිංචි කළ පළිබෝධනාගක පමණක් යොදා තිබීම.</p> <p>පළිබෝධනාගක හාවිතයේදී, යේම් සිදු කරන දින, යේම් හේතුව් පළිබෝධනාගය, හාවිතා කළ පළිබෝධනාගකයේ නම, යෙදු මාත්‍රාව, යෙදු ක්‍රමය හා යෙදු තැනැත්තාගේ නම ආදි තොරතුරු ඇතුළත් කර වාර්තා නඩත්තු කිරීම.</p> <p>නිශ්චිත නිරදේශ තොමැතිව පළිබෝධනාගක වර්ග දෙකක් හෝ කිහිපයක් එකට මිශ්‍ර තොකිරීම.</p> <p>මිශ්‍රණ සැකසීම සඳහා පිරිසිදු ඡලය හාවිතා කිරීම.</p>	

	<p>පළිබෝධනාභක ගබඩාකරණය</p> <p>ලේඛලයට හානි නොකොට පළිබෝධනාභක ඒවායේ මුල් ඇසුරුමෙන්ම ගබඩා කොට තැබීම.</p> <p>හිස් පළිබෝධනාභක බදුන් සිදුරු කිරීම/තැලීම හෝ කිසිසේත් ගිනි තැබීම සිදු නොකර ආරක්ෂිතව තබා තිබීම.</p> <p>පෙර අස්වනු කාල සීමාව</p> <p>පළිබෝධනාභක ලේඛලයෙහි සඳහන් පෙර අස්වනු කාල සීමාව ආරක්ෂා වන පරිදි කටයුතුකර තිබීම.</p> <p>ආරක්ෂා ඇශ්‍රම් කටයුතුය හා ආම්පන්න</p> <p>සුදුසු ආරක්ෂා ඇශ්‍රම් කටයුතුයින් හා ආම්පන්නවලින් පළිබෝධනාභක යෙදීමේ දී ක්‍රියාකරුවන් සමන්විත වීමට කටයුතු කිරීම.</p>	
7.	<p>අස්වනු තෙලීම හා පරිහරණය</p> <p>සුදුසු පරිණාමයේදී අස්වනු තෙලීම.</p> <p>අල වලට හානි නොවන සේ අස්වැන්න සේෂ්තුයෙන් ඉවත්කර සතුන්ගෙන් හා වෙනත් දූෂක මගින් ආරක්ෂාවන පරිදි පිරිසිදු තාවකාලික ඇසුරුම් ස්ථානයක ගබඩා කිරීම.</p> <p>නිෂ්පාදනයේ ගුණාත්මකය හානි නොවන සේ සුදුසු ජ්ලාස්ටික් කුඩා වැනි බභාගුම් තෝරාගැනීම හා ඇසිරීම.</p> <p>හැකි ඉක්මනීන් වෙළඳපොල කරා ගෙනයාම දින 2වී අඩු කාලයකදී)</p>	
8.	<p>පාරිසරික කළමනාකරණය</p> <p>ගොවිපොල ක්‍රියාකාරකම මගින් පාරිසරයට හානිකර බලපෑම් ඇති නොවීම.</p>	
9.	<p>නීතිමය අවශ්‍යතාවය</p> <p>සියලු ගොවිපළ කටයුතු හා නිෂ්පාදන සැම අතින්ම ශ්‍රී ලංකාව තුළ දැනට බලපෑවැන්වෙන නීති පද්ධතියේ අවශ්‍යතාවයන් සමග අනුකූලව කටයුතු කිරීම.</p>	
10.	<p>ලිපි ලේඛන අවශ්‍යතා</p> <p>බෝග සැලැස්ම - ඉදිරි වසරක කාලයක් සඳහා නිවැරදිව සැකසු බෝග කළමනාකරණ සැලැස්මක් සකස් කිරීම.</p> <p>ගොවිපළ කටයුතු ආරම්භයේ සිට ගොවිපළ භුමියෙන් නිෂ්පාදන බෙදා හරින අවස්ථාව දක්වා අදාළ ක්‍රියාකාරකම වාර්තා කිරීම.</p> <p>අනුගමනය කරනු ලබන පිළිවෙත් පිළිබඳ වාර්තා අවම වශයෙන් වසර 2 ක් හෝ රඳවා තබා ගැනීමට කටයුතු කර තිබීම.</p> <p>GAP සහතික ලත් ගොවිපළ නිෂ්පාදන අනෙකුත් නිෂ්පාදන සමග මිගු නොවීම පිළිස ගොවිපළ තුළ සාර්ථක ක්‍රමයක් හාවතා කර තිබීම.</p>	



In line with vision of
the Government of Sri Lanka



An initiative of the Department of Agriculture

With support from UNIDO under the BESPA-FOOD Project funded by the Delegation of the European Union to Sri Lanka



UNITED NATIONS
INDUSTRIAL DEVELOPMENT ORGANIZATION



Funded by
the European Union